

වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
ANNUAL REPORT
2015



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය
இலங்கை நீதிபதிகள் நிறுவனம்
SRI LANKA JUDGES' INSTITUTE





ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය

වාර්ෂික වාර්තාව

(2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා)

1985 අංක 46 දරණ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනතේ

10 වගන්තියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

වාර්ෂික වාර්තාව

2015

වාර්ෂික වාර්තාව

2015

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය

දැක්ම

සියලු දෙනාට ම විශ්වසනීය, අපක්ෂපාතී, ස්වාධීන, පරිශීලක මිත්‍ර සහ ප්‍රවේශ විය හැකි අධිකරණ ක්‍රමයක් සාක්ෂාත් කරගැනීම පිණිස විනිශ්චයකාරවරයන්ගේ වෘත්තීමය විශේෂඥතාව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා විනිශ්චයකාරවරයන් විෂයෙහිලා අධිකරණමය පුහුණුවීම් ලබා දීමේ දී, සහ ඉතාමත් ඉහළ මට්ටමේ පුහුණුවීම් සහ පර්යේෂණ පහසුකම් සැපයීමේ දී, විශිෂ්ඨ සභාගේ ආයතනයක් වශයෙන් ක්‍රියා කරන්නෙමු.

මෙහෙවර

විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හරහා අධිකරණ නිලධාරීන්ගේ වෘත්තීමය විශේෂඥතාව සහ යුක්තියේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිණිස ඉහළ මට්ටමේ දැනුමක් සහ කුසලතාවක් අධිකරණ නිලධාරීන්ට ලබාදීම හරහා ආයතනයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කරන්නෙමු.

ඒ අනුව,

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් පහත සඳහන් පරමාර්ථ සපුරා ගැනීමට දායක වෙමින් ස්වකීය මෙහෙවර පරිපූර්ණ කර ගැනීමට අපේක්ෂාවෙන් කටයුතු කරයි. එම පරමාර්ථ මෙසේ ය.

- අධිකරණ නිලධාරීන් සඳහා අඛණ්ඩ පුහුණුව ලබාදීම;
- පර්යේෂණ, ප්‍රකාශන පළකිරීම සහ තාක්ෂණික සහාය ලබාදීම හරහා අධිකරණ නිලධාරීන්ට සහයෝගීතාව දැක්වීම;
- අධිකරණ හා නෛතික කාරණාවන් පිළිබඳව අධිකරණ නිලධාරීන් විසින් අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලැස්වීම;
- අධිකරණ නිලධාරීන්ගේ වෘත්තීමය විශේෂඥතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ දැනුම සහ කුසලතාවය වර්ධනය කිරීම ඉලක්ක කරගෙන සම්මන්ත්‍රණ , සම්මේලන, දේශන සහ වැඩමුළු සංවිධානය කිරීම සහ පැවැත්වීම;
- ප්‍රමාදය අවම කිරීමේ දී නඩු කළමනාකරණය සහ නඩු ප්‍රවාහ කළමනාකරණය මඟින් වැඩිම යහපත ගෙන දෙන පරිචයන් සාක්ෂාත් කරගැනීම පිණිස මාර්ගෝපදේශ සංවර්ධනය කිරීමට දායක වීම;
- යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ විවිධ අංශ පිළිබඳව පර්යේෂණ කටයුතු ඉටු කිරීම;
- විනිශ්චයකාරවරයන් ඉලක්ක කරගෙන පුස්තකාල සහ වෙබ් අඩවි පාදක, අධ්‍යාපන පහසුකම් සැපයීම සහ නීතිමය තොරතුරු සහ කාරණාවන් ව්‍යාප්ත කිරීම;
- අන්තර්ජාතික අධිකරණ ආයතන සමඟ අන්තර් සහයෝගීතාව පවත්වාගෙන යාම;
- අධිකරණ ක්‍රමය තුළ මහජන භාරය සහ විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස නඩු කියන්නන්ට පිළිසරණ සැපයීම සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණවලට දායක වීම;
- යුක්තිය පසිඳලීම සහ යුක්තියට ප්‍රවේශවීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීම උදෙසා දායකත්වය සැපයීම;

පටුන

දැක්මiii

මෙහෙවර iii - iv

පටුනv

1. සභාපතිවරයාගේ පණිවුඩය 1
2. අධ්‍යක්ෂවරයාගේ පණිවුඩය 2 - 4
3. හැඳින්වීම6 - 19
4. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකාරිත්වය හා කාර්ය මණ්ඩල..... 20 - 22
5. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අරමුදල්..... 23
6. පුහුණු වැඩසටහන් 23 - 36
7. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කාර්යසාධනය..... 37 - 40
8. 2015.01.01වනදින සිට 2015.12.31 වන දින දක්වා කාලසීමාව සඳහා
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කටයුතු..... 41 - 55
9. අනාගත පාඨමාලා..... 56
10. වැදගත් ගිණුම් ප්‍රතිපත්ති..... 56
11. 2015.12.31 වන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය..... 57
12. 2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය
පිළිබඳ ප්‍රකාශය..... 58 - 59
13. 2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ව්‍යවහාර මුදල් ගලනය
පිළිබඳ ප්‍රකාශය..... 60 - 61
14. 2015.12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ශුද්ධ වත්කම්වල වෙනස්කම් ප්‍රකාශ..... 62
15. 2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන..... 63 - 69
16. 2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා අයවැය ප්‍රකාශ..... 70 - 71
17. අභියෝග..... 72
18. පිළිගැනීම..... 73

1 වන පිරිශිෂ්ටය : විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාව.....74 - 79

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සභාපති
ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ පණිවුඩය



2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යයන කටයුතු සහ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු අනාවරණය කරන “ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාවේ” පලකිරීම පිණිස මෙම පණිවුඩය ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව අතීශයින් ම සතුටට පත්වෙමි.

2015 ජනවාරි මාසයේ දී අග්‍රවිනිශ්චයකාර ධුරයේ කාර්ය හා කර්තව්‍යය භාරගත් දා සිටම නඩු කඩිනමින්ම විසඳීම අවසන් කිරීම සඳහාත් අධිකරණ කටයුතු පිළිබඳව අධ්‍යාපනය නොකඩවාම ලබාදීම තුළින් විනිශ්චයකාරවරයන්ගේ වෘත්තීය නිපුණතාවන් හා කුසලතාවන් වැඩිදියුණු කිරීම සඳහාත් නිරන්තරයෙන් ම අවධානය යොමු කර ඇත්තෙමි.

සාධාරණ, ස්ථිරසාර සහ විශ්වාසනීය අන්දමින් යුක්තිය පසිඳලීම සඳහා මැනවින් ක්‍රියාත්මක වන, කාර්යක්ෂම, ස්වාධීන සහ මනා ශික්ෂාවෙන් පිරිපුන් අධිකරණයක් පැවතීම අත්‍යාවශ්‍ය අංගයක් වේ.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය මෙම උත්කෘෂ්ට පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම පිණිස පිහිටුවා ඇත. මෙරටේ විනිශ්චයකාරවරයන්ගේ නිපුණතාවන් සහ කුසලතාවන් වැඩි දියුණු කිරීම පිණිස දේශීය මෙන් ම විදේශීය පුහුණු වැඩසටහන් පැවැත්වීමේ දී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ඉතාමත් සාර්ථක මෙහෙවරක් බටු කර ඇති බවත්, වර්තමාන තොරතුරු යුගය විසින් ඉතිරි කර ඇති, නඩු කීම හරහා විසඳාගත යුතු, අනේකවිධ සංකීර්ණ හා සංවේදී ගැටලු රැසක් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් වටහාගෙන ඇති බවත්, මෙම වාර්ෂික වාර්තාව පිරික්සීමේ දී පෙනී යන බව ඉමහත් ප්‍රීතියෙන් යුතුව සනිටුහන් කරනු කැමැත්තෙමි.

අවසන් වශයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ප්‍රගමනය උදෙසා අමිල සහ අනගිභවනීය දායකත්වයක් සපයා ඇති මෙම ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්ටත්, උපදේශකවරුන් දෙදෙනාටත් , වර්තමානයේ විනිශ්චයාසනය භොබන හා විශ්‍රාම ගොස් සිටින ගරු විනිශ්චයකාර තුමන්ලාටත් එමෙන්ම ආයතනයේ නිලධාරීන්ටත් මාගේ අවංක කෘතඥතාව පළකරනු කැමැත්තෙමි.

කේ. ශ්‍රීපවන්,
අගවිනිසුරු

අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය



2015 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ අවසානාත්මක විගණන ගිණුම් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව අනිශ්චිත ම සතුටට පත්වෙමි.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය, එහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්, උපදේශකවරුන්, නිලධාරීන් මෙන් ම කාර්ය මණ්ඩලය විසින් ඉටුකර ඇති දුෂ්කර සහ අසීරු කාර්ය සහ කරතවාස සහ කැපවීම මෙම වාර්තාවෙන් පිළිඹිබු කරයි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විද්‍යාව, තොරතුරු තාක්ෂණ නීතිය සහ පරිගණක ආරක්ෂාව, දුමකොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග, වෙක්පත් ප්‍රතිරූප සහ ගණුදෙනු රටාව යටතේ හා බැංකු පරිචයන්, බෙදුම් නඩු නීතිය, යොවුන් වියෙහි ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය සේවා වැනි විෂයයන් සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් ඉලක්ක කරගෙන ප්‍රජා වැඩ සටහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂය අතීශයින්ම කැපී පෙනෙන වර්ෂයක් බවට පත්විය.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් යටෝක්ත අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක ආරක්ෂාව සඳහා වන ජාතික මධ්‍යස්ථානය, දුමකොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල සහයෝගීතාව ඇතිව පුහුණු සැසිවාර ගණනාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් සලසන අඛණ්ඩ අධිකරණ අධ්‍යාපනය සහ වෘත්තීමය සංවර්ධන යෝජනා ක්‍රමයේ ම එක් අංගයක් වශයෙන්, ගත වූ වසර පුරාම පුහුණු වැඩ සටහන් දියත් කරන ලද අතර, විනිශ්චයකාරවරයන් 326 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා දින 23 කදී පවත්වන ලද පුහුණු වැඩසටහන හා විනිශ්චයකාරවරයන් 237 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කළ වැඩමුළු 03 ඉතා වැදගත් වේ. අධ්‍යයන කරුණු හැදෑරීම පිණිස උචිත පාරිසරික වටපිටාවක් සපයමින් ඉහත කී පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරයේදීත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීත් එමෙන්ම කිංග්ස්බරි හෝටලයේදීත් පැවැත්වුණි.

එසේම, අධිකරණ කාර්ය පටිපාටිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ භූමිකාව, අධිකරණ පරිපාලනය, ආයතන සංග්‍රහය හා අධිකරණවල සාමාන්‍ය ගිණුම් හා මූල්‍ය කටයුතු යන විෂයයන් අලලා අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් 141 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම වර්ෂය තුළ දී, ශ්‍රී ලංකා

විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් පුහුණු වැඩසටහන් තුනක් පවත්වන ලදී. තව ද, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ක්වානි විනිසුරුවරුන් සඳහා ක්වානි විනිසුරුවරුන් 53 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වර්ෂයේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් මැලේසියාවේ සහ ඉන්දියාවේ පිහිටි විදේශීය අධිකරණ අධ්‍යයන ආයතන සමඟ පවත්නා සිය හවුල් සම්බන්ධතාව තවදුරටත් සවිබල ගන්වන ලදී. තව ද, මෙම වසරේ දී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන් සහ කම්කරු විනිශ්චයාධිකාරීවල සහ සභාපතිවරුන් 185 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් 06 ක් ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු ජාතික අධිකරණ ඇකඩමිය, නවදිල්ලි අධිකරණ ඇකඩමිය සහ මැලේසියාවේ පිහිටි අධිකරණ හා නීති පුහුණු ආයතනය යන අධ්‍යයන ආයතන වලදී පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන් සඳහා අධිකරණ කළමනාකරණය, නඩු කළමනාකරණය, සිවිල් නීති ප්‍රතිසංස්කරණ හා පවුල් නීතිය, අධිකරණ වර්ගා ධර්ම, ඵලදායී අධිකරණ සහ නඩු කළමනාකරණය, ජාතික හා ජාත්‍යන්තර කම්කරු ප්‍රමිති හා කම්කරු නීති ප්‍රතිසංස්කරණ යනාදී විෂයයන් ඇතුළත් විය.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වනාහී අධිකරණ පුහුණුව සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකයෙකි. මෙම වසරේදී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය බ්‍රසීලයේ පැවති අධිකරණ නිලධාරීන් පුහුණු කිරීමේ 7 වන අන්තර්ජාතික සම්මේලනයට සහභාගී විය. මෙම සම්මේලනයේ තේමාවන් ත්‍රිත්වය වූයේ (i) අධිකරණ පුහුණුව තුළ විශිෂ්ටතාව; අත්‍යවශ්‍ය සංරචක, (ii) අධිකරණ පුහුණුව සඳහා දායකවන වන විෂය මාතෘකා; සහ (iii) අධිකරණ පුහුණුවේ නවෝත්පාදකතාව යනාදියයි.

විනිශ්චයකාරවරුන් සඳහා ඉලෙක්ට්‍රොනික හැදෑරීමේ පහසුකම (e-learning facility) සපයා දීම, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් මුහුණපාන වඩාත්ම අභියෝගාත්මක ගැටලුවලින් එකක් වී ඇත. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය තුළ ඉලෙක්ට්‍රොනික පුස්තකාලය විවෘත කිරීමත් සමඟම ආයතනය තුළ ඉලෙක්ට්‍රොනික හැදෑරීමේ ඉඩ ප්‍රස්ථාව 2014 වසරේ දී හඳුන්වා දෙන ලදී. මෙම වර්ෂයේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ විද්‍යුත් පුස්තකාල පහසුකමේම කොටසක් වශයෙන් විනිශ්චයකාරවරුන් සඳහා වෙන් වූ ඔන්-ලයින් නීති දත්ත සංභිතාවක් සංවර්ධනය කිරීම පිණිස අවධානය යොමු කරයි. ඒ අනුව, ඉදිරි වර්ෂයේ දී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන් සඳහා පළමු ඔන්-ලයින් නීති දත්ත සංභිතාව සංවර්ධනය කිරීම සනිටුහන් කරනු ඇත.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ ගරු සභාපති ගරු අග්‍රවිනිශ්චයකාරවරුන්ටත්, ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ අනෙකුත් ගරු කටයුතු සාමාජිකයන්ටත් මාගේ ගෞරව පූර්වක ස්තූතිය හා ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. ඔවුන් විසින් ආයතනය වෙත ඔවුන්ගේ දැක්ම, අධිෂ්ඨානය හා මාර්ගෝපදේශකත්වය නොලදේ නම්, ආයතනය විසින් මෙතෙක් දක්වා උදාකර ගත් ජයග්‍රහණය ළඟාකර ගැනීමට ආයතනයට නොහැකි වනු ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය එනම් විශේෂයෙන් ම පරිපාලන අංශය සහ ගිණුම් අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් අවංක සහයෝගය පිළිබඳව මා විසින් මෙහි ලා සඳහන් නොකළහොත් සැබැවින් ම එය මා විසින් රාජකාරිය පැහැර හැරීමකට සමාන වන බැවින් මාගේ විශේෂ කෘතඥතාව ඔවුන් වෙත මෙහි ලා පළකිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ අරමුණු සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙහෙස නොබලා ඉමහත් පරිශ්‍රමයෙන් රාජකාරී කටයුතු ඉටු කළ ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව වැඩ කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. එසේ හෙයින් ඉමහත් කැපවීමෙන්, උනන්දුවෙන් හා සහයෝගීතාවයෙන් රාජකාරී ඉටු කළ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සියලුම නිලධාරීන්ට අවසාන වශයෙන් මාගේ හෘදායාංගම හා කෘතඥතා පූර්වක ප්‍රණාමය මෙහි ලා පළ කරනු කැමැත්තෙමි.

රුවන් ප්‍රනාන්දු

එල් එල් එම් (කාඩ්) එක්සත් රාජධානිය,

බුද්ධිමය දේපල පිළිබඳ පශ්චාත් නීති ඩිප්ලෝමා (ශ්‍රී ලංකා)

මහාධිකරණ විනිසුරු සහ

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ

හැඳින්වීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවන ලද 1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනත මඟින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පිහිටුවන ලදී. විනිශ්චයකාරවරයන්ගේ ආයතනයක් පිහිටුවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද මෙම පනතින් විධිවිධාන සලස්වා ඇත.



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ පරමාර්ථ

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පිහිටුවීමේ පරමාර්ථ පහත දැක්වේ.

1. අධිකරණ නිලධරයන් විසින් අධිකරණමය සහ නෛතික කාරණා සම්බන්ධයෙන් මත සහ අදහස් හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සැලැස්වීම;
2. අධිකරණ නිලධරයන්ගේ වෘත්තීය ප්‍රවීණත්වය වැඩි දියුණු කිරීමේ සහ ඔවුන්ගේ දැනුම සහ කෞශල්‍යය වර්ධනය කිරීමේ අදහසින් රැස්වීම්, සම්මේලන, දේශන, වැඩමුළු සහ සම්මන්ත්‍රණ සංවිධාන කිරීම සහ පැවැත්වීම;
3. යුක්තිය පසිඳීම පිළිබඳ විවිධ අංශ සම්බන්ධයෙන් පුහුණුවීම් සහ පර්යේෂණ පාඨමාලා සකස් කිරීම සහ පැවැත්වීම;
4. අධිකරණ නිලධරයන් සඳහා පුස්තකාල පහසුකම් හා වෙනත් අධ්‍යාපනික උපකරණ සැපයීම.



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ඓතිහාසික පසුබිම

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ වෘත්තීමය ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ශ්‍රී ලංකාව තුළ තනි හා එකම අධිකරණමය ආයතනය වශයෙන් වඩාත් දුර්ලභ සණයේ සුවිශේෂීත්වයක් පෙන්වුම් කරයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධරයන් සඳහා අධිකරණ විෂය පිළිබඳව හැදෑරීමට අවකාශ සැලසීමේ දී, විනිශ්චයාසනය හොඳවන විනිශ්චයකාරවරයා සම්පයෙහි අසුන්ගෙන සති කිහිපයක් පුරාවට අධිකරණ ශාලාවේ කටයුතු නිරීක්ෂණය කිරීම වනාහී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පිහිටුවීමට පෙර කාලයේ දී අලුත් පත්වීම් ලද අධිකරණ නිලධරයන් අධිකරණ රාජකාරිවල වැඩ බාර ගැනීමට පෙර ලැබූ එකම පුහුණුව බවට පත්ව තිබුණි. යුක්තිය පසිඳලීම කරන විනිශ්චයකාරවරයන් ස්වකීය අධිකරණ වෘත්තීය ආරම්භ කිරීමට පෙරාතුව පමණක් නොව, ස්වකීය අධිකරණ වෘත්තීය නියැලෙන සමස්ත කාලය පුරාම පුහුණුවීම් ලබාගත යුතු බවට දැඩි ලෙස විශ්වාස කරනු ලැබේ. ඒ අනුව, සියලුම මට්ටමේ අධිකරණ නිලධරයන් සඳහා ම වෙන් වූ පරිපූර්ණ සහ අඛණ්ඩ පුහුණු ආයතනයක් සැලසුම් කොට පිහිටුවීම කළ යුතු බවට ඉක්බිතිව අවබෝධ කර ගන්නා ලදී.

විනිශ්චයකාරවරයන් සඳහා ආයතනයක් පිහිටුවීම පිළිබඳ අදහස මුල්වරට සාකච්ඡාවට භාජනය කළේ එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ පී.බී.හේරත් මහතා විසිනි. ප්‍රංශය තුළ ක්‍රියාත්මක වන එවැනි ආයතනයක් සියැසින් දැක බලා ගැනීමෙන් අනතුරුව 1982 වර්ෂයේ දී ඒ පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පුවත්පත් සහරාවකට පුවත් ලිපියක් ලියන ලදී. නමුත් සුපුරුදු ලෙස ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු නොකරන ලද අතර, එම කාරණය සාකච්ඡාවට භාජනය කළ ද, ඊට ප්‍රමාණවත් ඇහුම්කන් දීමක් සිදු නොවීය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයකු වශයෙන් ක්‍රියා කරමින් විනිශ්චයකාරවරයන්ගේ ආයතනයක් පිහිටුවීම පිළිබඳව පළමුවරට සාකච්ඡා කළ පී.බී.හේරත් මහතා එකී ආයතනය පිහිටුවීම දිරිමත් කිරීමේ ස්ථීරසාර ප්‍රබල මූලාශ්‍රයක් වශයෙන් ක්‍රියා කළ අතර, ආයතනයේ ප්‍රබලතම මට්ටමේ හිතෙහි කොටස්කරුවෙකු බවට පත් විය.

ඒ අනුව, විනිශ්චයකාරවරුන් සඳහා සේවාස්ථ අඛණ්ඩ නීති අධ්‍යාපනයක් සැපයීම පිණිස විනිශ්චයකාරවරයන් සඳහා වන ආයතනයක් පිහිටුවීම පිණිස ඔහු විසින් ක්‍රියා කළ අතර, ගරු විනිසුරු ජේ.එල්.සොයිසා මැතිතුමා 1984 මැයි මස 22 වන දින ශ්‍රී ලංකා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ

අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලදී. අරමුදල් සැපයීම පිළිබඳ ගැටලුව ආසියානු පදනමේ නේවාසික නියෝජිත ජෝන් ගුයේ මහතා සමඟ ඒවන විටත් සාකච්ඡා කර තිබුණි. ආයතනය පිහිටුවීම පිණිස පළමුවෙන් ම කළ යුතුව තිබුණේ ඊට උචිත පරිශ්‍රයක් සොයා බලා තෝරා ගැනීමයි. ඒ අනුව, විවිධ විකල්ප පරිශ්‍රයන් හඳුනා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උප ගෘහය වසරක කාලයක් සඳහා බද්දට ගන්නා ලද අතර, ඊට අවශ්‍ය ගෘහභාණ්ඩ සැපයීමට ද කටයුතු කරන ලදී. මෙම සියලුම කටයුතු ආසියානු පදනමේ මූල්‍ය අනුග්‍රහය හරහා සිදු විය. ඉන් අනතුරුව සමහරක් සම්මන්ත්‍රණ පවත්වන ලද නමුත්, රජයේ අනුමැතිය ලබාගත යුතු බැවින්, අවස්ථාවෝචිත පරිදි පමණක් වැඩසටහන් දියත් කරන ලදී. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලද නමුත්, රජයේ අනුමැතිය ලබාගත හැකිවේ ද යන්න පැහැදිලි කාරණයක් නොවීය.

අද්විතීය මට්ටමේ දේශන සමහරක් පවත්වන ලද අතර, එම කතිකාවන් ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රමිතියකින් යුක්ත ඒවා විය. මෙම දේශනවල ආරාධිත දේශකයා බවට පත් වූයේ ගරු විනිසුරු ක්ලිෆර්ඩ් වොලස් මහතා වූ අතර, එතුමා නීති ක්‍රම හා අධිකරණ පරිපාලනය පිළිබඳ ආසියානු පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වූ අතර, එක්සත් ජනපදයේ අභියාචනාධිකරණයේ අධිකරණ මණ්ඩල නවයක කීර්තිධර විනිශ්චයකාරවරයෙකු විය. ඒ අනුව, විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සමාරම්භය එලෙසින් සිදු විය.

විශිෂ්ඨ ගණයේ බුද්ධිමතකු සහ පරිකල්පනයේ අද්විතීය මිනිසෙකු වූ ගරු ආචාර්ය ඒ. ආර්. බී අමරසිංහ මැතිතුමා ආයතනයේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට සෑදී පැහැදී උර දී සිටීම භාග්‍යයක් විය. ඔහුගේ නාමය විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ප්‍රභවය සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු වන්නේ ඔහු විසින් දරන ලද උත්සාහයේ ප්‍රතිඵලය 1985 නොවැම්බර් මස 20 වන දින සහතිකය සටහන් කරන ලද 1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පාර්ලිමේන්තුව විසින් පනතක් මඟින් පනවනු ලැබීම නිසා ය. ගරු විනිසුරු සොයිසා මැතිතුමා ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් 1986 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත් ලෙස පත් කරන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් සම්මන්ත්‍රණ, වැඩමුළු, පුහුණුවීම් සහ උපදේශාත්මක සේවාවන් සැපයීම හරහා අධිකරණ නිලධරයන් සඳහා හැකි සෑම අවස්ථාවක දී ම, සේවය කර ඇත. තව ද, 1990 වර්ෂයේ දී, විනිසුරු ගරු කේ විග්නරාජා මැතිතුමා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් ද, පී. නෙවිල් ඒ ද සිල්වා මහතා අගවිනිසුරු ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම යාමෙන් ඉක්බිතිව ආයතනයේ ලේකම්වරයා වශයෙන් ද, සම්බන්ධ වීමෙන් ගරු විනිසුරු සොයිසා මැතිතුමාට සහාය ලබා දීම ද විශේෂයෙන් අගය කළ යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් පත් කරන ජ්‍යෙෂ්ඨම විනිශ්චයකාරවරයන් දෙදෙනෙකු සහ නිල බලයෙන් ගරු අග්‍රවිනිශ්චයකාරවරයා සභාපති ධුරය හොඳවන කළමනාකරණ මණ්ඩලයක් මගින් විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පාලනය වේ. ආයතනයේ පරිපාලනය සහ කළමනාකරණය , කළමනාකරණ මණ්ඩලය වෙත පවරන ලදී.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ/ කළමනාකරණ මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූයේ එකී ආයතනය වෙත ඉමහත් උද්යෝගයකින් සහාය පළකළ හිටපු අගවිනිසුරු ගරු එස්. ෂර්වානන්ද මැතිතුමාය. ඉක්බිතිව අග්‍ර විනිශ්චයකාර ගරු පාරිත්ද රණසිංහ මැතිතුමා කළමනාකරණ මණ්ඩලයේ සභාපති ධුරයට පත්විය. එතුමා අධිකරණයේ ම සාමාජිකයකු වූ අතර, ආයතනයේ කටයුතුවල ස්වකීය අවංක අගනා කැපවීම ප්‍රදර්ශනය කළේය. එතුමා ආයතනයේ සියලු ම සම්මන්ත්‍රණ සහ ක්‍රියාකාරකම්වලට සහභාගී විය. එතුමා විසින් මෙම සම්මන්ත්‍රණවල දී නීතිඥවරුන් සහ මිනින්දොරුවරුන් සමඟ සාකච්ඡා පවත්වන ලද අතර, ගරු විනිශ්චයාසනය සහ නීතිඥ සංගමය අතර සුභද සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම පිණිස අධිකෂණ කමිටු ද පිහිටුවන ලදී.

ඉන් පසුව, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ඒ වන විටත් සේවය කර තිබූ ගරු විනිසුරු ගරු තම්බසියා මැතිතුමා ගරු අග්‍රවිනිශ්චයකාරවරයා විසින් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන ලද අතර, ඔහු විසින් ආයතනයේ ප්‍රගතිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතාමත් අගනා වැදගත් දායකත්වයක් ඉටු කරන ලදී. එවකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඒ එස් විජේතුම මහතා ආයතනයේ පරමාර්ථ සඵල කර ගැනීම පිණිස දැඩි උත්සාහයක් දරමින් ප්‍රමුඛ පෙළේ අනගිභවනීය කාර්ය භාරයක් ඉටු කරන ලදී. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ අවධියේ දී, ඔහු විසින් ආයතනයට ඉටු කළ විරස්ථාසී මෙහෙවර තවමත් ප්‍රකට ය. එතුමාගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූයේ ලාල් පීරිස් මහතාය. ඔහුට සහාය වූ එස්. විතානාරච්චි මහතා විසින් ද ආයතනයේ අභිවෘද්ධිය සහ දියුණුව පතා නොපසුහට මෙහෙවරක යෙදුණේය. ආයතනයේ සුභසිද්ධිය උදෙසා ඔවුන් විසින් අභිලාෂවත් සැලකිල්ලක් දක්වා ඇති අතර, ඔවුන් ආයතනයට වැරගැන්වූ ශක්තිමත් ටැඹක් වුවාට නිසැක ය.

කලින් ජ්‍යෙෂ්ඨ ගුයර් මහතා ප්‍රධානත්වය හෙබවූ ද, ඉන්පසුව නික් ලැන්ග්ටන් මහතා ප්‍රධානත්වය හෙබවූ ද, ආසියානු පදනමට ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් සිය ස්තුතිය මෙහෙදී පළකර සිටිනු ලැබේ. ආයතනයේ වර්තමාන මනා තීරසාර පැවැත්ම උදෙසා ආසියානු පදනම විසින් ලබා දුන් අගනා

සහයෝගයට අයතනයේ නොමද කෘතඥතාව හිමි විය යුතුය. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වනාහී ප්‍රමුඛත්වයෙහි ලා සැලකිල්ලට භාජනය කළ යුතු ආයතනයක් වන අතර, සිය ත්‍යාගශීලීත්වයේ අර්ථලාභියෙකු වන බවට ප්‍රකාශ කරන්නේ ඉතාමත් සාධම්බරයෙනි. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පසු අවස්ථාවක අළුත්කඩ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිශ්‍රයක පිහිටුවන ලද අතර, නඩත්තු කිරීමේ වියදම් රජය විසින් දරන ලදී. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් නඩු විභාග කරන විනිශ්චයාධිකාරවරයන් සඳහා පුහුණු වැඩසටහන් සකස් කිරීමේ දී, අධිකරණමය කාරණාවන් සම්බන්ධයෙන් වන විටක දී අභියාචනා අධිකරණ බලය ඇති අධිකරණවල ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයන්ගේ විශේෂඥතාව සහ පළපුරුද්ද ද, පරිපාලනමය කාරණාවන් සම්බන්ධයෙන් වන විටක දී, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගෙන ඇත. 1990 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කැලිෆෝනියාවේ පිහිටි අධිකරණ අධ්‍යාපනය සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පෝල් එම් ලී මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණ විෂය සම්බන්ධයෙන් විස්තීර්ණ අධ්‍යාපනික පුහුණු ක්‍රමවේදයක් තෙවසරක නියමු පදනමින් ලබාදීමට ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට හැකිවීම පිණිස ව්‍යාපෘතියක් සකස් කරන ලදී. එම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලක්ෂණ පහත දැක්වේ.

1. ශ්‍රී ලංකාවේ අධිකරණයට අලුතින් පත්වන අධිකරණ නිලධරයන්ගේ අධිකරණමය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සහ කෞශල්‍යය යාවත්කාලීන කොට ප්‍රගුණ කර ගනිමින් ඉදිරියටත් ස්වකීය අධ්‍යාපනය නොකඩවා ම කරගෙන යාම පිණිස අර්ධ වාර්ෂික වෘත්තීය අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දීම;
2. දිසා අධිකරණ සහ මහාධිකරණවලට අලුතෙන් උසස්වීම් ලබන විනිශ්චයාධිකාරවරයන් සඳහා වෙන් වෙන් වූ, මාසික සේවාස්ථ සමාරම්භක වැඩසටහන් දියත් කිරීම;
3. නව නෛතික ප්‍රවනතාවන් පොදු සහ සුවිශේෂී අධිකරණ ගැටලු විසඳීම සහ දේශීය අධිකරණ පරිචයන් , කාර්ය පටිපාටි ප්‍රමිතිගත කිරීම පිළිබඳ නූතනමය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කිරීමේ දී පිළිවෙලින් මහේස්ත්‍රාත්වරයන්ට, දිසා විනිසුරුවරයන්ට, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්ට සහාය ලබා දීම පිණිස වාර්ෂික සේවාස්ථ අඛණ්ඩ අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත්වීම;
4. අධිකරණ කළමනාකරණය, සන්නිවේදන කෞශල්‍යය, කාන්තාවන් සහ සුළු ජනවාර්ගික කොටස් සඳහා අධිකරණ ශාලාව තුළ සාධාරණත්වය ඉටු කිරීම, අධිකරණ විෂය ගවේෂක තීරණ ගැනීම සහ නීති ශාස්ත්‍රය, මනුෂ්‍යත්වය, පවුල් නීතිය, ළමා අධිකරණ නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය,

ප්‍රොබේට් සහ මානසික සෞඛ්‍යය පිළිබඳ නීතිය, ඉඩම් සහ බෙදුම් නඩු නීතිය, මෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිය වැනි ඉතා වැදගත් අධිකරණ විෂයයන් පිළිබඳව කාලීනව සති එකක උසස් අධිකරණ අධ්‍යාපන වැඩ සටහන් හඳුන්වා දීම;

5. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය වශයෙන් පටිගත කළ අධ්‍යාපන කරුණු (අධිකරණවල දී, විනිශ්චයකාරවරයන් සඳහා මූලික පුස්තකාල පහසුකම්) ඇතුළුව අධිකරණ සඳහා විස්තීර්ණ දෛනික වැඩ මෙවලම් අංග (විනිශ්චයාසන පොත්, කතික වචනයෙන් සහ ලිඛිත ආකාරයෙන් පරීක්ෂණ ලැයිස්තු, අත්පොත් සහ වෙනත් පරිශීලන පොත්පත්) හඳුන්වා දීම;

6. විනිශ්චයකාර ගුරු ඇදුරන් සඳහා කාර්යක්ෂම අධිකරණ පීඨ සංවර්ධන වැඩසටහන් හඳුන්වා දීම;

7. අධිකරණ මෙහෙයුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට, අධිකරණ නඩු ප්‍රමාදය මැඩලීමට සහ විනිශ්චයකාරවරයන් සඳහා ආචාර විද්‍යාත්මක පැවැත්ම සහ මහජන වගකීම් වැඩිදියුණු කිරීමට සිදු කරන පර්යේෂණ , ඉඩම් සංවර්ධන වැඩසටහන් හඳුන්වා දීම;

8. යථෝක්ත අධිකරණ ක්‍රමය දියත් කිරීම පිණිස සුදුසු පංති කාමර, කාර්යාල, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සහ වෙනත් සම්පත් සැලසුම් කිරීම, කුලියට ගැනීමේ හැකියාව සලකා බැලීම හෝ අනාගතයේ දී ඉදිකිරීමට පියවර ගැනීම;

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ යුක්තියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ නීතියේ ආධිපත්‍යය සවිබල ගැන්වීමයි. මක්නිසාද යත්, සාධාරණ, වේගවත් සහ කාර්යක්ෂම ලෙස යුක්තිය පසිඳලීම පිණිස අධිකරණයේ සාමාජිකයන් තමන්ට පැවරී ඇති භූමිකාව සහ වගකීම් ඉටු කිරීමට මැනවින් සන්තද්ධ වී සිටීම අවශ්‍ය වේ. මෙම අරමුණු සඵල කර ගැනීම පිණිස අලුතින් පත්වීම් ලබන විනිශ්චයකාරවරුන්ට සිය ධුරවල වැඩ භාර ගැනීමේ දී විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍ය වනවාක් මෙන් ම ඔවුන් සිය ධුරය භොබවන සමස්ත වෘත්තීය කාලය පුරාම සිය අධ්‍යාපනය නොකඩවාම කරගෙන යාම අවශ්‍ය වේ. යුක්තියේ ගුණාත්මකභාවය විනිශ්චයකාරවරයන් කොපමණ ප්‍රමාණයකට යහපත් මට්ටමින් සිටින්නේ ද යන කාරණය මත රඳා පවතී. පසිඳලන යුක්තිය එය පසිඳලන විනිශ්චයකාරවරයාගේ තරමට ම හුදකලා විය යුතුය. නීතියේ ආධිපත්‍යයට කැපවී සිටින ලෝකයේ සියලු ම රටවල් මෙම තත්ත්වය වටහාගෙන තිබෙන අතර, විනිශ්චයකාරවරයන් සඳහා පුහුණු වීම් සහ අධ්‍යාපන වැඩසටහන් පවත්වාගෙන යනු ලැබේ.

මෙම කාල පරිච්ඡේදය තුළ, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ අංක 1308 දරන කාමරයේ ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණමණ්ඩලය විසින් අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකු වූ ගරු කේ. විග්නරාජා මැතිතුමා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අතර, එතුමා විසින් ගරු විනිසුරු ජේ.එල්.ඒ.සොයිසා මැතිතුමා සමඟ එක්ව අධිකරණ නිලධරයන් සඳහා සේවාස්ථ පුහුණු වැඩසටහන් පවත්වන ලදී. ගරු කේ විග්නරාජා මැතිතුමා ආයතනයේ සිය ධුරයෙන් නික්ම ගිය ඉක්බිතිව, අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයකු වූ ගරු එස්.ජේ.ඩී.ද සිල්වා විජේරත්න මැතිතුමා 1986 වර්ෂයේ දී ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී. ඉන්පසුව අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකු වූ ගරු පී.එච්.කේ.කුලතිලක මැතිතුමා 2002 වර්ෂයේ දී ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලද අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු වශයෙන් ද, මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු වශයෙන් ද, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් ද, කටයුතු කිරීමෙන් ඉක්බිතිව එතුමා ලබා තිබූ හසල දැනුම සහ පළපුරුද්ද ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට මහඟු සම්පතක් වූ අතර, එතුමා අධිකරණ නිලධරයන්ට ගරු ඇදුරුතමෙකු විය.

අගවිනිසුරුවරයකු වූ ගරු ජී.පී.එස් ද සිල්වා මැතිතුමා විශ්‍රාම යාමෙන් පසුව ගරු විනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා 2000 වර්ෂයේ දී, අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කරන ලදී. අග්‍ර විනිශ්චයකාර ගරු සරත් එන්. සිල්වා මැතිතුමා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ ප්‍රභූතයේ දී වැරගැන් වූ සවිමත් ටැඹක් බවට පත් විය. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිල නිවාසය විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වශයෙන් භාවිතා කිරීමට එතුමා විසින් අවසර ප්‍රදානය කරන ලද අතර, අධිකරණ නිලධරයන් සඳහා වන පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාම පිණිස නීති සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අරමුදල් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙන ලදී.

ලෝක බැංකුවේ සහයෝගීතාව ඇතිව අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නීති සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සහයෝගීතාව සහිතව අධිකරණ නිලධරයන් සඳහා විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කිරීම මඟින් ගරු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා විසින් දිගුකාලීන අධිකරණ පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට මූල පිරිය. කාර්යක්ෂමය සහ ප්‍රවීණත්වයකින් යුතුව ආරවුල් විසඳීමට හැකි නූතන අධිකරණ පද්ධතියක් පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් බවට පත් වී තිබුණි. වානිජ නීතිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අලුතින් පත්වීම් ලද සහ සේවාස්ථ විනිශ්චයකාරවරයන් යන දෙකොටස ම ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සහ විස්තීරණ පුහුණු

වැඩසටහන් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ඒකාබද්ධ අංගයක් විය. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම පිණිස වසරකට අධිකරණ සාමාජිකයන් තිදෙනෙකුට එල් එල් එම් උපාධිය ලබා ගැනීම සඳහා සමස්ත අධ්‍යයන පිරිවැය සඳහා එනම්, උපකාරක පංති, ප්‍රවාහන වියදම්, නවාතැන් පහසුකම් සහ සාධාරණ යැපුම් දීමනාවක් සඳහා මෙම ව්‍යාපෘතියෙන් අරමුදල් සම්පාදනය කරන ලදී.

අග්‍රවිනිශ්චයකාර ගරු සරත් එන් සිල්වා මැතිතුමා විසින් අධිකරණ නිලධරයන් සහ උසාවි කාර්ය මණ්ඩලය සඳහා පරිගණක පුහුණු වැඩසටහනක් එවකට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිල නිවසේ දී ආරම්භ කරන ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ දී අධිකරණ අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කරන ලද අතර, ඒ අනුව, විනිශ්චයකාරවරයන්ගේ ආයතනය සඳහා එම ගොඩනැගිල්ලේම 5 වන මහල ද, 4 වන මහලේ කොටසක් විනිශ්චයකාරවරයන්ගේ නවාතැන් ගැනීම සඳහා ද, වෙන් කරන ලදී. අග්‍රවිනිශ්චයකාර ගරු සරත් එන් සිල්වා මැතිතුමා විසින් ආයතනයට ලබාදුන් අනුග්‍රහය පිළිබඳව ආයතනය විසින් සිය කෘතඥතාව පළකර සිටින අතර, අග්‍රවිනිශ්චයකාර ධුරය හෙබවූ 2000 සිට 2009 වර්ෂය තුළ ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් එතුමා විසින් අවංක සේවාවක් ඉටු කරන ලදී.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ විනිසුරු ගරු ජේ. එල්. ඒ. සොයිසා මැතිතුමා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් වසර 21 ක අගනා සේවයකින් පසුව වර්ෂ 2008 වර්ෂයේ දී විශ්‍රාම ගන්නා ලදී. එතුමා විසින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට මෙන් ම අධිකරණ නිලධරයන් සඳහා ද ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන ලදී.

ගරු විනිසුරු ජේ. එල්. ඒ. සොයිසා මැතිතුමා විශ්‍රාම යාමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකු වූ ගරු නිශ්ශංක උදලාගම මැතිතුමා 2008 වර්ෂයේ දී ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලද අතර, එතුමා 2011 වර්ෂය වන තෙක් ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සිය රාජකාරී කටයුතු ඉටු කරන ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ ගරු විනිසුරු නිශ්ශංක උදලාගම මැතිතුමා විසින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ පළමු වෙබ් අඩවිය ආරම්භ කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ මහාධිකරණවල විනිශ්චයකාරවරයන්ගේ සහයෝගීතාව ඇතිව අධිකරණ නිලධරයන් සඳහා අපරාධ, සිවිල්, වානිජ කාරණාවන්, නඩු කළමනාකරණය සහ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම පිළිබඳ පාඨමාලා ග්‍රන්ථ 10 කට අධික ප්‍රමාණයක් පළ කිරීමේ දී, ගරු විනිසුරු ජේ. එල්.ඒ.සොයිසා මැතිතුමා, ගරුවිනිසුරු උදලාගම මැතිතුමා සහ ගරු විනිසුරු පී.එච්.ඒ.කුලතිලක මැතිතුමා

විසින් අතිශයින්ම ඵලදායී කර්තව්‍යයක් ඉටු කරන ලදහ. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වෙනුවෙන් ඔබ කළ මෙහෙවරට අප සිය හෘදයාංගම ප්‍රණාමය පළ කරන්නෙමු.

අග්‍රවිනිශ්චයකාර ගරු සරත් එන් සිල්වා මැතිතුමා විශ්‍රාම යාමෙන් පසුව විනිසුරු ගරු අශෝක ද සිල්වා මැතිතුමා 2009 වර්ෂයේ දී අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කරන ලදී. එතුමාගේ ධුර කාලයේ දී විනිසුරු ගරු පී.එච්.ඒ.කුලතිලක මැතිතුමා 2009 වර්ෂයේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලදී. 2011 වර්ෂයේ දී එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් ගරු විනිසුරු ටී. බී. වීරසූරිය මැතිතුමා සමඟ සම අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලදී. ගරු විනිසුරු ටී. බී. වීරසූරිය මැතිතුමා සහ ගරු විනිසුරු ගරු පී. එච්. කේ. කුලතිලක මැතිතුමා ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අගනා සේවයක් සිදු කරන ලද අතර, ඔවුන් උපරිමාධිකරණවල සේවය කිරීමෙන් ලත් අගනා පළපුරුද්ද සහ හසල දැනුම උපයෝගී කර ගනිමින් සිවිල් සහ අපරාධ අධිකරණවල සේවය කරන විනිශ්චයකාරවරයන් පුහුණු කිරීමට අගනා මෙහෙවරක් ඉටු කර ඇත. ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට මෙන්ම අධිකරණයට ඔවුන් විසින් ඉටු කළ සුවිසාල සේවය නිසා එතුමන්ලා වෙත බුහුමන් ප්‍රණාමය පුද කිරීම පිණිස ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය මෙය විශේෂ අවස්ථාවක් කොට ගනියි. අප විසින් එතුමන්ලා අපගේ කෘතභක්ෂ ගුරු ඇදුරන් වශයෙන් සැමවිටකදී ම සිහියට නැඟිය යුතුව ඇත.

අග්‍රවිනිශ්චයකාර ගරු අශෝක සිල්වා මැතිතුමා අධිකරණ විෂය පිළිබඳ අධ්‍යාපනය හා පුහුණුවීම් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළේය. ගරු අශෝක ද සිල්වා මැතිතුමා ආයතනයේ සභාය ලබාගෙන පුහුණු වැඩසටහන් සහ පුහුණුවල අන්තර්ගත කරුණු ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියා කළේය. ඒ අනුව, එතුමා සම්මන්ත්‍රණ ගණනාවකට පෞද්ගලිකව ම සහභාගී වී ආයතනයේ කටයුතුවලට සභාය ලබාදුණි. මෙම කාලයේ දී පුහුණු අත්පොත් ගණනාවක් පළකරන ලද අතර, අධිකරණ පුහුණුවීම් පවත්වාගෙන යාම පිණිස සම්පත් දායකයන් වශයෙන් සේවාස්ථ විනිශ්චයකාරවරයන්ගේ මෙන් ම විශ්‍රාමික විනිශ්චයකාරවරයන්ගේ සේවාව ලබා ගැනීමට ද, අග්‍රවිනිශ්චයකාරවර ගරු අශෝක සිල්වා මැතිතුමා කටයුතු කළේය. පුහුණුව අවශ්‍ය වන විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම පිණිස මහාධිකරණ විනිසුරුවරුන්ට ආරාධනා කරන ලෙස ගරු අගවිනිසුරු අශෝක සිල්වා මැතිතුමා ආයතනයට උපදෙස් දුන්නේය. මෙම කාලයේදී ම විනිශ්චයකාරවරයන්ගේ ආයතනය අධිකරණ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී. නව ශ්‍රවණාගාරයක්, පරිගණක විද්‍යාගාරයක්, පුස්තකාලයක් සහ විනිශ්චයකාරවරයන් සඳහා නේවාසිකාගාර සහිතව විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පිහිටුවීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් එවකට

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ සුභද්‍ර ගම්ලත් මහතාට විනිශ්චයකාරවරුන්ගේ ආයතනය සිය කෘතඥතාව පළකර සිටියි. එබැවින් අධිකරණ නිලධාරීන් සඳහා නව විනිශ්චයකාරවරයන්ගේ ආයතනයක් ලබාදීමට එතුමා දරන ලද උත්සාහය පිළිබඳව ආයතනය විසින් නිබඳව ම සිය මතකය අවධි කරයි. විනිශ්චයකාරවරයන්ගේ ආයතනය සඳහා අවශ්‍ය පරිගණක විද්‍යාගාරය , ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ ගෘහ භාණ්ඩ ඇතුළු සියලු ම උපකරණ සැපයීමට ක්‍රියා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට ආයතනය විසින් සිය ගෞරවය ප්‍රදානය කර සිටියි.

අග්‍රවිනිශ්චයකාර ගරු අශෝක ද සිල්වා මැතිතුමා විශ්‍රාම ගැනීමෙන් පසුව ගරු විනිසුරු ශිරාණී ඒ බණ්ඩාරනායක මැතිණිය 2011 වර්ෂයේ දී අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කරන ලද අතර, එතුමිය ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස පත් වූවාය. ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා සහ ගරු විනිසුරු පී.එච්.කේ.කුලතිලක මැතිතුමා ද, 2012 මැයි මාසය වන තෙක් ආයතනයේ සම අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළහ. ඉන් අනතුරුව ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් මහාධිකරණ විනිසුරු ධුරය හොබවන ගරු රුවන් ප්‍රනාන්දු මැතිතුමා 2012 ජූනි මාසයේ දී විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරන ලද අතර, මහේස්ත්‍රාත්වරයකු වශයෙන් කටයුතු කරන මහී විජයවීර මැතිතුමා ආයතනයේ අධ්‍යයන සම්බන්ධීකාරක වශයෙන් පත් කරන ලදී.

අග්‍රවිනිශ්චයකාර ගරු ශිරාණී ඒ බණ්ඩාරනායක මැතිණිය විසින් ප්‍රධානත්වය දරන ලද කළමනාකරණ මණ්ඩලය ආයතනයේ කටයුතු සඳහා සහයෝගය ලබා දුන් අතර, ආයතනයේ අභිවෘද්ධිය පතා ඉතා වැදගත් දායකත්වයක් සපයන ලදී. මෙම කාලයේ දී, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගණකාධිකාරීවරයා වැඩ බැලීමේ පදනම මත විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ගණකාධිකාරී වශයෙන් පත් කරන ලදී. එමෙන් ම විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කාර්ය සහ කර්තව්‍ය කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයකු සහ කළමනාකරණ සහකාරවරුන් තිදෙනෙකු ද පත් කරන ලදී. එවකට අධිකරණ අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටි කණිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට පත් කිරීමට කටයුතු කළ එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ සුභද්‍ර ගම්ලත් මහතාට ද, මෙහිදී ආයතනය විසින් සිය කෘතඥතාවය පළකර සිටියි. 2012 වර්ෂයේ දී, විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලද අතර, විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ මූල්‍ය රෙගුලාසිවලට යටත්ව ආදායම සහ වියදම සම්බන්ධයෙන් බලය පැවරීම පිණිස අනුමැතිය ද ලබාගෙන ඇත. ආයතනය විසින් සිය වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ආයතනයේ සේවක සංඛ්‍යාව සකස් කරන ලද අතර, ආයතනයේ පුහුණු වැඩසටහන් කම්කරු විනිශ්චයාධිකාරීවල

සභාපතිවරු දක්වා ව්‍යාප්ත කරන ලදී. එමෙන් ම, මනාව සංවිධිත නූතන පුහුණු වැඩසටහන් සහ පර්යේෂණ පහසුකම් සහිත ආයතනයක් බවට පත් කිරීම පිණිස මෙම කාලයේ දී පුහුණු වැඩසටහන් ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරන ලද අතර, ආයතනයේ පහසුකම් නවීකරණය කිරීමට ද පියවර ගන්නා ලදී.

මෙම කාලයේ දී ආයතනයේ ලේකම් කාර්යාලය පිහිටුවීම පිණිස සුදුසු ස්ථානයක් සොයා ගැනීම, පුහුණු වැඩ සටහන් ව්‍යාප්ත කිරීම, *Wi-Fi* පහසුකම් සඳහා මනාව සැදුම්ලත් පරිගණක විද්‍යාගාරයකින් සංගෘහිත පුස්තකාලයක් පිහිටුවීම පිණිස පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීම , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන්ගේ සහාය ඇතිව වෙබ් අඩවිය නැවත සක්‍රීය කිරීම, උපරිමාධිකරණවල වාර්තා නොකළ නඩු භාණ්ඩ රැස්කිරීම, විනිසුරුවරයන් සඳහා ආයතනය තුළ නේවාසික පහසුකම් ලබාදීම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉල්ලීමට අනුව අධිකරණ නිලධාරීන් සඳහා පුහුණු අත්පොතක් වැඩිදියුණු කිරීම පිණිස වැඩ කටයුතු ආරම්භ කිරීම, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, පරිගණක සර්වරය වැනි අවශ්‍ය භෞතික සම්පතක් සැපයීම, පරිගණක මුද්‍රිත පිටපත් සහ ඡායා පිටපත් පහසුකම් ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන සහ මූල්‍ය චක්‍රලේඛවල නියමයන්ට අනුකූලව පරිපාලන කාරණාවන් සම්බන්ධව ක්‍රියාකිරීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීම සිදුවී ඇත.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය මේ සම්බන්ධයෙන් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත සිය ප්‍රණාමය පළ කර සිටින අතර, මේ සම්බන්ධයෙන් ඉටු කළ සේවය සඳහා ආයතනයේ අධ්‍යයන සම්බන්ධීකාරක මඹී විජේවීර මහතාට මෙන්ම ආයතනයේ රෙජිස්ට්‍රාර්වරයා වශයෙන් කටයුතු කළ ඥානපාල මහතා ඇතුළුව ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිය අවංක කෘතඥතාවය පළ කර සිටිනු ලැබේ.

2013 ජනවාරි මාසයේ දී ගරු මොහාන් පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කිරීමෙන් අනතුරුව, එතුමා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා බවට පත්විය. අග්‍රවිනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මැතිතුමා මූල පටන් ම ආයතනයේ කටයුතුවලට සිය අවංක කැපවීම සහ දායකත්වය පෙන්නුම් කළ අතර, ආයතනයේ ප්‍රගතිය තකා නොසෙල්වී කටයුතු කළ සවිමත් ටැඹක් බවට පත්විය. 2013 අප්‍රේල් මාසයේ දී ආයතනයේ කාර්යාලය පවත්වාගෙන යාම පිණිස අධිකරණ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ නව කොටසක් හිමි වූ අතර, ඒ සඳහා සපයන ලද දායකත්වය සම්බන්ධයෙන් ආයතනය විසින් අග්‍රවිනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මැතිතුමාට ස්තූතිය ප්‍රකාශ කර සිටිනු ලැබේ. ආයතනයේ කාර්යාලය වශයෙන් භාවිතා කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ නව

ගොඩනැගිල්ලේ කොටසක් සැපයීම සම්බන්ධයෙන් එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කළ කමලිනී ද සිල්වා මහත්මියට ආයතනය සිය ස්තූතිය පළ කර සිටිනු ලැබේ. අග්‍ර විනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මැතිතුමා ආයතනයේ සේවක සංඛ්‍යාව සේවකයන් 09 සිට 23 දක්වා වැඩි කරන ලද අතර, විනිශ්චයකාරවරයන් සමඟ ස්වකීය දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගැනීම පිණිස විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණතාවක් ලබා ඇති විශිෂ්ඨයන් සහ වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලබා ඇති නීති ක්ෂේත්‍ර යේ විශිෂ්ඨයන්, විද්වතුන් සහ විශේෂඥවරුන් වෙත ආරාධනා කරන ලදී. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ දී විනිශ්චයකාරවරුන් ඇමතිම පිණිස විදේශීය විනිශ්චයකාරවරුන්ට සහ නීති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට නීතිපතා ආරාධනා කිරීමට අග්‍රවිනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මහතා අමතක නොකළේය. ආයතනයේ මෙන් ම විවිධ ස්ථානවල පවත්වන ලද බොහෝ සම්මන්ත්‍රණ, දේශන සහ විවිධ වැඩසටහන් සඳහා අග්‍රවිනිශ්චයකාරවරු ගරු මොහාන් පීරිස් මැතිතුමා පෞද්ගලිකව ම සහභාගී වූ අතර, ඔහුගේ දැනුම සහ පළපුරුද්ද විනිශ්චයකාරවරයන් සමඟ බෙදා හදා ගැනීම කළේය. මෙම කාලය තුළ සාක්ෂි නීතිය සහ සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ විනිශ්චයාසන පොත යාවත්කාලීන කිරීම පිණිස කමිටු දෙකක් පත් කරන ලදී. කීර්තිමත් සහ කෘතහස්ත විදේශීය විනිශ්චයකාරවරුන්ගේ සහාය ඇතිව නඩු කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍රය තුළ සිවිල් අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වැදගත් කම අවධාරණය කරන ලද සිවිල් අධිකරණ පද්ධතිය සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒම සම්බන්ධයෙන් අග්‍ර විනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මහතා දැක්වූ පරිශ්‍රමයට ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය සිය ප්‍රශංසාව පළ කර සිටිනු ලැබේ.

අග්‍ර විනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මැතිතුමා සිය ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් පසුව විශේෂයෙන් ම නඩු කළමනාකරණය, අධිකරණ කළමනාකරණය, අධිකරණ ආචාර ධර්ම පිළිබඳව විනිශ්චයකාරවරුන් දෙසීයකට අධික පිරිසකට මලයාසියාව, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල විදේශ පුහුණුව ලබා දී ඇත. මෙම කාලය තුළ දී ආයතනයේ අධ්‍යයන සම්බන්ධීකාරකවරයා ගේ තත්වයෙන් ලක්මාල් වික්‍රමසූරිය මහතාගේ සේවය ලබා ගන්නා ලද අතර, එතුමා විනිශ්චයකාරවරුන් සඳහා විදේශීය පුහුණු අවස්ථා සොයා ගැනීම පිණිස කැපවී කටයුතු කරන ලද අතර, ඒ අනුව ආයතනය විසින් දියත් කරන ලද විදේශීය පුහුණු වැඩ සටහන් සියල්ලක්ම සංවිධානය කරන ලදී. එබැවින් ආයතනය වෙනුවෙන් සියලු ම විදේශීය පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීමේ දී සහ සම්බන්ධීකරණය කිරීමේ දී ඒ මහතා විසින් දක්වන ලද කැපවීමට සහ සේවාවට ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඒ මහතාට ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනු ලැබේ. අග්‍ර විනිශ්චයකාර ගරු මොහාන් පීරිස් මහතා සිය ධුරය හෙබවූ කාලය තුළ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය වේගවත් ප්‍රගතියක් ලැබූ බව සාධම්බරයෙන් සිහිපත් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ප්‍රගතිය පිණිස සම්පත් දායකයන් වශයෙන් කටයුතු කළ සම්පත් දායකයන් වශයෙන් මෙන් ම ආයතනයේ අනෙකුත් වැඩ කටයුතු වලට නිරන්තරයෙන් ම දැක්වූ සහයෝගයට උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට සහ මහාධිකරණ විනිශ්චයාධිකාරවරයන්ට, අධ්‍යයන ප්‍රජාවට මෙන් ම විවිධ වෘත්තිකයින්ට ආයතනය සිය අවංක කෘතඥතාවය පළ කර සිටිනු ලැබේ. එමෙන් ම ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ පුහුණු වැඩසටහන් වලට සහයෝගය ලබා දීමේ දී, ප්‍රධාන පෙළේ භූමිකාවක නිරත වෙමින් ඉමහත් සෙතක් සලසන ලද අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් සිසිර රත්නායක මහතා මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වර්තමානයේ දී අධිකරණ පුහුණුව සඳහා වන අන්තර්ජාතික ආයතනයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි. අධිකරණ නිලධාරීන් සඳහා නීති සහ අධිකරණ තොරතුරු ප්‍රවලිත කිරීම අරබයා වෙබ් අඩවියක් සහ ඊ-පුස්තකාලයක් අද වන විට ආයතනය සතුව පවතී. එමෙන් ම යාපනය, තංගල්ල මෙන් ම අග්‍රවිනිශ්චයකාරයාගේ නිල මැදිරිය ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ට සම්බන්ධ කරන දෘෂ්‍ය සම්මේලන පහසුකම් (video conferencing facility) ද ආයතනය සතුව පවතී. එමෙන් ම පළමු අන්තර්ජාතික දත්ත සංචිතාව වන මනුපත්‍ර නමැති ඉන්දියාවේ වෙබ් අඩවිය ද ආයතනය විසින් මිල දී ගෙන තිබෙන අතර, මෙම වෙබ් අඩවිය නිසා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දු මෙන් ම සාම් මන්ත්‍රී මණ්ඩලයේ නඩු තීන්දු වලට ප්‍රවේශ වීමට ද, අවස්ථාව උදා කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධරයන් පුහුණු කිරීමේ දී සහ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට ඉලෙක්ට්‍රොනික පුහුණු මෙවලම් ඇතුළුව පුහුණු අත්පොත් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණ මධ්‍යස්ථානය, මලයාසියාවේ , සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ අධිකරණ විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ලබාදුන් සහයෝගය ආයතනය විසින් වාර්තා කරගෙන ඇත.

ගරු විනිශ්චයකාර කේ. ශ්‍රීපවන් මැතිතුමා 2015 වර්ෂයේදී අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කරන ලද අතර, ඒ අනුව එතුමා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සභාපති ධුරයට පත්විය.

විනිසුරුවරුන් සඳහා අඛණ්ඩ පදනමක් මත අධිකරණ අධ්‍යාපනය ලබාදීම හරහා විනිසුරුවරුන්ගේ වෘත්තීමය ප්‍රමිතය ඉහළ නැංවීම කෙරෙහි ගරු අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රීපවන් මැතිතුමාගේ විශේෂ අවධානය යොමු වූ අතර, මෙම උත්සාහයේ දී විනිසුරුවරුන් සඳහා සිවිල් නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම පිණිස ගරු විනිසුරු ඩී.බී.වීරසූරිය මැතිතුමා ආයතනයේ උපදේශකවරයකු වශයෙන් පත් කරන ලදී. එමෙන්ම,

මහාධිකරණ විනිසුරුවරුන් සඳහා මෙන් ම අධිකරණ නිලධාරීන් හා කම්කරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් සඳහා අත්‍යාවශ්‍ය වන පුහුණුවීම් ලබාදීම පිණිස ගරු විනිසුරු පී.එච්.කේ.කුලතිලක මැතිතුමා , ගරු විනිසුරු සලීම් මස්රූෆ් මැතිතුමා , ගරු විනිසුරු පී. ඒ. රත්නායක මැතිතුමා , ගරු විනිසුරු සුරේෂ් වන්දු මැතිතුමා සහ ගරු විනිසුරු ඒ. ඩබ්ලිව්. ඒ සලාම් මැතිතුමා ඇතුළුව විශ්‍රාමික විනිසුරුවරුන් සඳහා ආරාධනා කිරීමට ද ගරු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මැතිතුමා විසින් කටයුතු කරන ලදී.

විදේශීය සම්පත්දායකයන්ගේ දැනුම හා පළපුරුද්ද මෙරට විනිශ්චයකාරවරයන් සමඟ බෙදාහදා ගැනීම පිණිස මෙම කාලයේ දී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ගරු අගවිනිසුරු කේ ශ්‍රී පවන් මැතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කරමින් විශ්ව විද්‍යාලවල විද්වතුන්, වෛද්‍යවරුන්, තාක්ෂණවේදී විශේෂඥයන්, වෝහාරික විද්‍යාඥයන්, බුද්ධිමය දේපල නීතිය පිළිබඳ විශේෂඥවරුන්, වෙළඳ හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් වැනි විවිධ ක්ෂේත්‍රවල දේශීය හා විදේශීය කීර්තිධර විද්වතුන් වෙත ආරාධනා කරන ලදී. එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව වෙක්පත් හා ගනුදෙනු ක්‍රම යටතේ බැංකු පරිචයන් ,පරිගණක අපරාධ හා ඉලෙක්ට්‍රොනික සාක්ෂි, පනත ක්‍රියාත්මක කිරීම ආදී විෂයයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම, තානාපති වරප්‍රසාද පනත හා රාජ්‍ය දූත මුක්තිය පිළිබඳව කම්කරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් සඳහා එක් වැඩමුළුවක් පවත්වන ලදී. ගරු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මැතිතුමා එවැනි වැඩමුළු ගණනාවකට සහභාගී වී, ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ගරු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මැතිතුමා ආයතනයේ සභාපති ධුරය හොබවන කාලයේදී ම, ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් අභියාචනාකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විනිශ්චයකාරවරයන්ගේ අත්පොත යාවත්කාලීන කිරීම සඳහාත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයාසනය හොබවන විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් සාක්ෂි පිළිබඳ විනිශ්චයාසන පොත යාවත්කාලීන කිරීම සඳහාත්, කමිටුවක් පත් කරන ලදී. මෙම කාලයේදීම ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ආයතනය සඳහා ලේකම්වරයකු , පුස්තකාලාධිපතිවරයකු, දෘඪාංග හා මෘදුකාංග තාක්ෂණ ශිල්පීන් , කළමනාකරණ සහකාරවරුන් , ගෘහපාලකයකු හා රියදුරකු පත් කරන ලදී.

එමෙන්ම, අධිකරණ පරිපාලනය හා ගිණුම්කරණ කාර්ය පටිපාටිය පිළිබඳව අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා පුහුණු ඉඩ ප්‍රස්ථා ලබාදීමට ද, ආයතනයේ අවධානය යොමු විය. ඒ අනුව, මෙම කාලයේ දී, “අධිකරණ පරිපාලනය, ආයතන සංග්‍රහය හා අධිකරණ ගිණුම්කරණ පරිචයන්” පිළිබඳව අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්

143 දෙනෙකු සඳහා වැඩමුළු තුනක් (03) පවත්වන ලදී. එමෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ක්වාකි විනිසුරුවරුන් පනස්තුන් දෙනෙකු (53) සඳහා ද වැඩමුළුවක් පවත්වන ලදී.

විනිශ්චයකාරවරයන් එකසියපනස්එක් දෙනෙකු (151) හා කම්කරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් තිස්දෙනෙකු (30) විදේශ පුහුණුවීම් සඳහා යොමු කිරීමට හැකිවීම මෙම කාල පරිච්ඡේදය තුළදී ආයතනය විසින් ලබාගත් ප්‍රධාන ජයග්‍රහණ වලින් එකක් ලෙස දැක්විය හැකිය. මෙම විදේශ පුහුණු පාඨමාලා නවදිල්ලියේ පිහිටි අධිකරණ පුහුණු ආයතනයේදීත්, බෝපාල් හී පිහිටි ඉන්දියාවේ ජාතික අධිකරණ අධ්‍යාපන ආයතනයේදීත්, මලයාසියාවේ අධිකරණ හා නීති පුහුණු ආයතනයේදීත් පවත්වන ලදී.

අවසාන වශයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ප්‍රගතිය අපේක්ෂාවෙන් ඉමහත් දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට, ආසියානු පදනමට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් මූල්‍ය නියෝජිතායතන වෙතට සහ ආයතනයේ කාර්ය මණ්ඩලයට ආයතනය විසින් ස්වකීය අවංක ස්තූතිය පළ කර සිටිනු ලැබේ. (1985 සිට 1991 දක්වා ඓතිහාසික තොරතුරු මූලාශ්‍රය - Courtesy Judges' Journal)

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණය සහ කාර්යමණ්ඩලය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වනාහී අවිච්චිත පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් වන අතර, එහි පරිපාලනය සහ කළමනාකරණය කළමනාකරණ මණ්ඩලය වෙත පවරනු ලැබේ. ආයතනය, අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර, අග්‍රවිනිශ්චයකාරවරයා මණ්ඩලයේ සභාපතිවරයා වේ. ආයතනයේ ප්‍රතිව්‍යුහගත සැලැස්මෙන් පසුව ආයතනයේ ආයතනික ව්‍යුහය පහත දැක්වේ.

කළමනාකරණමණ්ඩලය

2015 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සංයුතිය පහත දැක්වේ.

- ජනාධිපති නීතිඥ ගරු කේ ශ්‍රී පවන් මැතිතුමා, අග විනිසුරු, කළමනාකරණ මණ්ඩලයේ සභාපති
- ගරු වන්දා ඒකනායක මැතිණිය , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු,(සාමාජික)
- ගරු ප්‍රියසාත් ඩෙප් මැතිතුමා , ජනාධිපති නීතිඥ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු,(සාමාජික)



ආයතනයේ කාර්ය මණ්ඩලය

ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම පිණිස ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් ආයතනයේ අධ්‍යක්ෂවරයා , නිලධාරීන් සහ සේවකයන් සම්බන්ධයෙන් විනය පාලනය (සේවයෙන් පහ කිරීමේ බලතල ඇතුළුව) ක්‍රියාත්මක කිරීම ද ඉටු කරනු ලැබේ. ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ, නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ වැටුප් සහ වේතන සහ සේවා කොන්දේසි තීරණය කිරීමේ බලය ද ආයතනයේ කළමනාකරණ මණ්ඩලය වෙත පැවරී ඇත.

- 1. අධ්‍යක්ෂවරයා - රුවන් ප්‍රනාන්දු මැතිතුමා
- 2. උපදේශකවරුන් - ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා
ගරු විනිසුරු ශිරාණි තිලකවර්ධන මැතිණිය
- 3. අධ්‍යයන සම්බන්ධීකාරක - ලක්මාල් වීරසූරිය මැතිතුමා
- 4. ලේකම් - චන්දිවරි මල්ලවආරච්චි මෙනවිය
- 5. ගණකාධිකාරී - ලක්ෂිකා චතුරානි මෙනවිය
- 6. කළමනාකරණ සහායකවරුන් - දිලනි ගන්තෝරුව මහත්මිය, එස්.සී.පී.ලක්මාලි මෙනවිය, කේ.ඒ.සී.සී.පී.ගුණවර්ධන මහත්මිය
- 7. පුස්තකාලයාධිපති - ඩබ්.එම්.ශ්‍රාමලී සමන්තා විජේසූරිය මෙනවිය
- 8. දෘඩාංග සහ මෘදුකාංග තාක්ෂණ ශිල්පීන් - කේ.එල්.එම්.කසුන් තාරක පද්මසිරි මහතා, ඒ. ටී. ගයාන් ගුණතිලක මහතා
- 9. කාර්යාල කාර්යය සහායකවරුන් - ඩී.ලක්ෂාන් වැලිකල මහතා, ආර්.එල් එ.පී.මලින්ද මහතා, ඩබ්ලිව්. ඒ. මේනකා පද්මසිරි මෙනවිය, සහ චතුරංගනී මෙනවිය
- 10. රියදුරු - ජී. ඩබ්ලිව්.රංජිත් මහතා, කේ ඊ ප්‍රනාන්දු මහතා
- 11. ගෘහ පාලක - එච්.කේ.ටී.එම්.සෙනවිරත්න මහතා

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කාර්ය මණ්ඩලය - 2015



- 1 වන පෙළ - කේ.ඒ.එල්.චතුරානි, එම්.ඒ.සී.මල්ලවආරච්චි, ගරු එම්.ආර්.සී.ප්‍රනාන්දු (අධ්‍යක්ෂ), ජී.කේ.ඩී.පී.ගන්තොරුව
- 2 වන පෙළ - ඩබ්ලිව්.ඒ.මේනකා පද්මසීලි, එස්.සී.පී.ලක්මාලි, කේ.ඒ.සී.සී.පී.ගුණවර්ධන, ඩබ්.එම්.එස්.එස්.විජේසුන්දර, යූ.ඒ.එන්. චතුරංගනි
- 3 වන පෙළ - කේ.එල්.ඒ.කසුන් තාරක, එම්.කේ.ටී.එම්.සෙනෙවිරත්න, ආර්.ඒ.පී.මලින්ද, ඒ.ටී.ජී.ගුණතිලක, ඩබ්ලිව්.ඩී.ඩී.එල්.වැලිකල, ජී.ඩබ්ලිව්.රංජිත්

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අරමුදල්

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට ම හිමි, ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් පරිපාලනය කරන අරමුදල් තිබේ. ආයතනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හරහා ගලනය වන මහා භාණ්ඩාගාර ප්‍රදානවලින් ප්‍රදාන වශයෙන් ම ආයතනයේ මූල්‍ය කටයුතුවලට අවශ්‍ය මුදල් සම්පාදනය කරගනු ලැබේ. මෙම වියදම් සඳහා අධිකරණ අමාත්‍යාංශය/ මහා භාණ්ඩාගාරය උපරිම වියදම් සීමා පනවන අතර, මෙම සීමාවන් ඇතුළත ක්‍රියාත්මක වීමට ආයතනයට සිදුවී ඇත.

1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනතෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් අනුමාන කරන යම් කවර ම මූලාශ්‍රවලින් ලැබෙන පරිත්‍යාග , තැගි සහ ප්‍රදානභාර ගැනීමට ආයතනයට බලය තිබෙන අතර, එවැනි යම් කවර ම වූ මූලාශ්‍රවලින් ආයතනයට ලැබෙන පරිත්‍යාග, තැගි සහ දීමනා ආයතනයේ අරමුදලට ගෙවිය යුතු වේ. ආයතනයේ පරිපාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් දරන සියලු ම වියදම් (පඩිනඩි ගෙවීම ද ඇතුළුව) ආයතනයේ අරමුදලින් ගෙවා පියවා දැමිය යුතුය.

මහා භාණ්ඩාගාරය විසින් අධිකරණ අමාත්‍යාංශය හරහා 2015 වර්ෂය සඳහා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 07 ක් ද, පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් මිලියන 26 ක් ද, ප්‍රදානය කර ඇත.

පුහුණු වැඩසටහන්

1985 වර්ෂයේ දී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ආරම්භ කළ අවස්ථාවේ පටන් ආයතනය තුළ පුහුණු පාඨමාලා සහ වැඩසටහන් ගණනාවක් ම පවත්වා ඇත. කෙසේ වුව ද, 2013 වර්ෂයේ දී ආයතනය වඩ වඩාත් පුළුල් කිරීමත් සමඟ ම, ආයතනය විසින් දියත් කරන ලද වැඩසටහන් මඟින් මහාධිකරණ විනිශ්චයකාරවරයන්, කම්කරු විනිශ්චයාධිකාරීවල සහායකවරුන්, කානී උසාවිවල විනිශ්චයකාරවරයන් සහ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයන් සඳහා ද සේවයක් ඉටු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. මෙහි ඉහත සඳහන් කරන ලද ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම, අධිකරණය පිළිබඳ අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය ඇතුළුව ශක්‍යතාව සවිබල ගැන්වීම, ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ සමාජමය කැපවීම අරමුණු කරගෙන සකස් කරන ලද වැඩසටහන් හරහා අධිකරණ කාර්ය සාධනයේ ඉහළ ප්‍රමිතියක් සහතික කිරීම

සඳහා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය කැප වී ක්‍රියා කරයි. තව ද, අධ්‍යාපනය සහ පර්යේෂණ හරහා වැඩි දියුණු කළ අධිකරණ පරිපාලනය සහ කළමනාකරණය තවදුරටත් සංවර්ධනය කොට ස්ථාපිත කිරීම පිණිස ද, විනිශ්චයකාරවරයන්ගේ ආයතනය කැපවීමෙන් යුක්තව සිය සේවය ඉටු කරමින් සිටියි. අධිකරණ සේවාවේ විෂය පථය තුළ සිටින මුල් අධිකරණ බලය හිමි අධිකරණවල විනිශ්චයකාරවරයන් සහ කම්කරු විනශ්චයාධිකාරීවල සභාපතිවරුන්ගේ පුහුණු අවශ්‍යතාවයන් සපුරාලීම පිළිබඳ කටයුතු කිරීමට විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් දියත් කරන පුහුණු වැඩසටහන්වලින් නිබඳව ම අපේක්ෂා කරයි.

ආයතනයේ පුහුණු වැඩසටහන් වලට සහභාගී වන සියලුම විනිශ්චයකාරවරයන්ට අදාළ වන පොදු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වුව ද, පුහුණු අත්පොත් සහ පුහුණුවට සහභාගී වන්නන්ගේ ස්වභාවය මත පුහුණු අවශ්‍යතාවන් වෙනස් වේ. පුහුණුවේ ස්වභාවය හා අධිකරණ නිලධාරියාගේ පළපුරුද්ද හෝ ඔහු විසින් පුහුණු සැසිවාරවල මුල් අවස්ථාවේ දී අත්කරගෙන ඇති දැනුම මත පුහුණු වැඩසටහනක් විධානාත්මක, ස්වේච්ඡා හෝ වෛකල්පික විය හැකිය. අදාළ පුහුණු වැඩසටහන පාලනය කිරීමේ බලය ඇති තැනැත්තා කවරෙක් ද යන වග සහ පුහුණු වැඩසටහන්වලට අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේ ද යන කාරණය සහ පුහුණුවේ ඉලක්කගත කණ්ඩායම් සහ පුහුණුවට ගතවන කාලය යන ගැටළු, පුහුණු වැඩසටහනින් ම ආවරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාව තුළ අධිකරණ නිලධාරීන්ගේ සමස්ත වෘත්තීය ජීවිතය පුරාම ඔවුන්ගේ වෘත්තීමය විශේෂඥතාව ඉහල නැංවීම සහ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම ඉලක්ක කරගෙන අනිවාර්ය සේවාස්ථ පුහුණු වැඩසටහනට සහභාගී වන ලෙස නියම කරනු ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ආයතනය තුළ එක් එක් සෙනසුරාදා දිනවල දී, පවත්වන සේවාස්ථ පුහුණු වැඩසටහන්වලට සහභාගී වන ලෙස මෙම අධිකරණ නිලධාරීන්ට නියම කරන අතර, සහභාගී වීමට නොහැකි වූ අවස්ථාවක දී එවැනි අනිවාර්ය සේවාස්ථ පුහුණු වැඩසටහන්වලට සහභාගී වීමට නොහැකි වීමට බලපෑ හේතුව නිසි බලධරයන් වෙත දැනුම් දීමට නියම කරනු ලැබේ.

අලුතෙන් ම පත්වීම් ලබන පුහුණුවන අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගෙන දෛනික පදනමක් මත හැඳින්වීමේ සහ මූලික පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, එම පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය වේ. විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් පවත්වන එවැනි පුහුණු සැසිවාරවලට සහභාගී නොවීමට එම අධිකරණ නිලධාරීන්ට නොහැකි වේ. තව ද, සේවාස්ථ අධිකරණ නිලධාරියකු වැඩිදුරටත් පුහුණු වීම සඳහා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට අනුයුක්ත කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තීරණයක් ගෙන ඇති අවස්ථාවක දී, අනෙක් පුහුණු අවශ්‍යතාව පැන නගිනු ලැබේ.



පුහුණුවේ ස්වභාවය

1. අනිවාර්ය පුහුණුව

ඉහත සඳහන් කළ පරිදි සේවාස්ථ සහ පුහුණුවන අධිකරණ නිලධාරීන් සඳහා වන පවත්නා අඛණ්ඩ අනිවාර්ය අධිකරණ පුහුණුව නොකඩවාම සිදු කර ගෙන යන අතර, වෛකල්පික හා ස්වේච්ඡා පුහුණු වැඩසටහන් හුදෙක් සේවාස්ථ අධිකරණ නිලධරයන් සඳහා ඉහළ නංවනු ලබයි. කෙසේ වුව ද, අධිකරණ නිලධරයන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට භාජනය කරමින් සහ තාක්ෂණය පදනම් කරගත් මුහුණට - මුහුණ ලා කෙරෙන දුරස්ථ අධ්‍යයන තාක්ෂණය පදනම් කරගත් ස්වයං- හැදෑරීමේ අධිකරණ පුහුණුව ප්‍රචලිත වන වර්තමාන සන්දර්භය ව තුළ වෙනත් අධිකරණ බලසීමාවන් තුළ සිදුවන වෙනස්කම් සැලකිල්ලට භාජනය කරමින් අධිකරණ පුහුණුව සඳහා නව ප්‍රවේශයන් හඳුන්වා දෙනු ලැබේ.

2. වෛකල්පික පුහුණුව

අධිකරණ නිලධරයන්ගේ ප්‍රමිතිය සහ අවශ්‍යතාව මත, අධිකරණ කටයුතු වලදී ඉංග්‍රීසි බස ලිඛිතව හැසිරවීම, පෞරුෂතා සංවර්ධනය, පරිගණක පුහුණුව, සෞඛ්‍ය සංවර්ධනය වැනි වෙනත් අධිකරණ බලසීමා සම්බන්ධ ආධාරක පාඨමාලා වෛකල්පික පාඨමාලාවන් වශයෙන් සලකනු ලැබේ. එමෙන්ම සේවස්ථ අධිකරණ නිලධරයන් සඳහා උපදේශන වැඩසටහන් වැනි ආධාරක පාඨමාලා වෛකල්පික වැඩසටහන් වේ.

3. පුහුණු කාලසීමාව

මනා ලෙස ස්ථාපිත ස්වයං සංවර්ධන හෝ පුහුණු වීම් වැඩසටහන්වලින් සංගෘහිත ශාස්ත්‍රීය අධ්‍යයන ආයතනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විනිසුරුවරුන් බිහිවන රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට පෞද්ගලික ක්ෂේත්‍රයේ නීතිඥ වෘත්තීයේ නිරතවන්නන් තුළ හෝ රජයේ නීතිඥ වෘත්තීය තුළ නීතිඥවරයකු වශයෙන් ආරම්භක අනිවාර්ය සේවා කාලයක් සපුරා ඇති නීතිඥවරුන්ගෙන් අධිකරණ නිලධරයන් පත්කරනු ලැබේ. ශ්‍රී ලාංකික අත්දැකීම්වලින් පිළිඹිබු වන්නේ ආරම්භක පුහුණු කාලය දීර්ඝ කරන සිවිල් නීති අධිකරණ බලසීමාවන් සමඟ සැසඳීමේ දී, අධිකරණ පුහුණුව සාමාන්‍යයෙන් මාස හයකට පමණ සීමා වේ. මෙම අධ්‍යයන මොඩියුලයෙන් යෝජනා කෙරෙන්නේ අනිවාර්ය ඉදිරිපත් කිරීම් පර්යේෂණ වැඩ හා නිබන්ධනයක් ඉදිරිපත් කිරීමත් සමඟම අදාළ පුහුණුව එක් වසරක කාලයක් සඳහා දීර්ඝ කළ යුතු බවයි.

4. පුහුණු බලධාරීන්

වර්තමානයේ දී, අධිකරණ නිලධරයන් සඳහා පුහුණුවීම් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ඉටු කරනු ලබයි. එසේ වුවද, අධිකරණ නිලධාරීන් සඳහා අදාළ වන සහ ප්‍රයෝජනවත් වන යම් සුවිශේෂී වැඩසටහන් පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් හෝ ඊට අදාළ රජයේ නියෝජිතායතනවලට සහ විශ්ව විද්‍යාල ආයතනවලට අවසරය ප්‍රදානය කරනු ලැබේ. අධිකරණ නිලධරයන් සඳහා විදේශ පුහුණු වැඩසටහන් දියත් කරන විටක දී, එවැනි පුහුණු සැසිවාර, විදේශී විශ්ව විද්‍යාල, අධිකරණ අධ්‍යයන ආයතන හෝ ඒ පිළිබඳ විශේෂඥතාවක් ලබා ඇති ආයතනය විසින් පවත්වනු ලබයි.

5. අධිකරණ පුහුණුකරුවන්

වර්තමානයේ දී, අධිකරණ නිලධරයන් සඳහා අධිකරණ පුහුණුවීම් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවයේ නිරත විනිශ්චයකාරවරුන් විසිනි. එසේම, රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ද, යම් තෝරාගත් පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ. එමෙන් ම, දැනුම පළපුරුද්ද, සහ අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලබා ඇති විශේෂඥතාව වැනි සාධක සැලකිල්ලට භාජනය කරමින් අධිකරණ පුහුණු වැඩසටහන් පැවැත්වීම පිණිස සුප්‍රකට නීතිවේදීන් සහ විද්වතුන්ට ද, ආරාධනා කරනු ලැබේ. පුහුණුව ලබන අධිකරණ නිලධරයන්ගේ අධ්‍යාපන පාඨමාලා සම්බන්ධයෙන් සලකා බැලීමේ දී, එම පුහුණු පාඨමාලා හුදෙක් ම විශ්‍රාමික හා සේවාස්ථ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් හා මහාධිකරණ විනිශ්චයකාරවරුන් මෙන් ම, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් විසින් ද පවත්වනු ලැබේ. තව ද, හඳුනාගැනීමේ පෙරෙට්ටු, මරණ හා ස්ථානීය පරීක්ෂණ හා ප්‍රකාශ සටහන් කිරීම වැනි ප්‍රායෝගික පුහුණුවීම් හා විවාදාත්මක අධිකරණ සැසිවාර පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ මහේස්ත්‍රාත්වරුන්ට ද ආරාධනා කරනු ලැබේ. එමෙන් ම, පරිගණක පාඨමාලා, ඉලෙක්ට්‍රොනික පාඨමාලා, මානසික සංවර්ධනය, වෝභාරික විද්‍යා වැඩසටහන් වැනි කාර්යගත ආධාරක පාඨමාලා හුදෙක් ඒ පිළිබඳ විශේෂඥතාවක් ලබා ඇති බාහිර පුහුණුකරුවන් යෙදවීමෙන් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.



අලුතෙන් බඳවාගන්නා ලද අධිකරණ නිලධාරීන් සඳහා ගරු විනිසුරු පී.එච්.කේ.කුලතිලක මැතිතුමා විසින් සම්මන්ත්‍රණයක් පවත්වන අයුරු

පුහුණු වැඩසටහන් සඳහා තිබෙන සම්පත් සහ පහසුකම්

මෙම වාර්තාවෙන් හඳුනාගන්නා පරිදි අධිකරණ පුහුණු පාඨමාලා පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට පහත සඳහන් අති නවීන පහසුකම් ඇත.

1. අති නවීන පහසුකම් සහිත ශ්‍රවණාගාරය
2. Wi-Fi පහසුකම් සහිත සඳුදා සිට සෙනසුරාදා දක්වා විවෘත ව පවතින අති නවීන පන්තියේ පුස්තකාලය,
3. වෙබ් අඩවිය
4. විඩියෝ සම්මේලන පහසුකම්
5. ජායාස්ථ පිටපත් සහ මුද්‍රිත පිටපත් ලබාගැනීමේ පහසුකම්
6. පරිශීලනය පිණිස නීති පොත් ලබාගැනීම
7. පුහුණු පාඨමාලා අත්පොත්
8. පරිශීලන අත්පොත්
9. නීති වාර්තා
10. වාර්තා නොකළ නඩු තීන්දු
11. නේවාසික පහසුකම්
12. නීති තොරතුරු ඇතුළත් දත්ත සංභිතාව



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරය



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ පරිගණක විද්‍යාගාරය



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරය



පුහුණු පාඨමාලාවල ඉලක්ක හා පරමාර්ථ

1. යුක්තිය පසිදලීමේ දී ගෞරවනීය අධිකරණ නිලධරයා හා විනිශ්චයකාරවරුන්ගේ භූමිකාව අවබෝධ කරගැනීම,
2. අධිකරණ නිලධරයන්ගේ අධිකරණමය සහ බාහිර අධිකරණමය කටයුතු වලදී මහජන විශ්වාසය හිලිහී යාම අවම කර ගැනීම පිණිස යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ දී අධිකරණ නිලධරයන් සභා ආචාර ධර්ම සංග්‍රහයක වැදගත්කම අවබෝධ කරගැනීම,
3. නඩු කියන්නන් සහ මහජනතාව සැක කිරීම අහිමවා පෞද්ගලික කටයුතුවල පාලනය පිණිස මූලික නියමයන් අවබෝධ කරගැනීම.
4. අධිකරණ වර්ගයාව සහ අධිකරණ ශිල්පය පාලනය හා අධිකරණවල නිලධාරීන් නඩුකියන්නන් සහ මහජනතාව අවබෝධ කරගැනීම.
5. අධිකරණ නිලධරයන් සභා ආචාර ධර්ම සංග්‍රහය සංවර්ධනය කිරීම (ලිඛිත ආචාර ධර්ම සංග්‍රහය හෝ ස්වයං පැනවුම් වර්ගයා ධර්ම සංග්‍රහය)



සේවාස්ථ පුහුණු පාඨමාලාවල අඩංගු කරුණු

1. අධිකරණ වර්ගය, ආචාර ධර්ම සහ පැවැත්ම
2. කේන්ද්‍රීය නීතිමය දැනුම (හරවත් සහ කාර්ය පරිපාටික නීතිය - අපරාධ , සිවිල්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, වානිජ නීතිය, අපරාධ සහ සිවිල් නඩු විධාන කාර්ය පටිපාටිය, සාක්ෂි නීතිය ආදිය)
3. විශේෂ නීති පනත්
4. පෞද්ගලික නීති
5. මානව අයිතිවාසිකම්
6. දූෂණ විරෝධී නීති
7. පරිගණක සාක්ෂරතාව සහ තොරතුරු තාක්ෂණය
8. බුද්ධිමය දේපළ
9. අධිකරණ පරිපාලනය සහ අධිකරණ කළමනාකරණය
10. නඩු කළමනාකරණය සහ නඩු ප්‍රවාහ කළමනාකරණය
11. ගිණුම් සහ මුදල්
12. විනය කාර්ය පටිපාටිය
13. ළමා යුක්තිය
14. යුක්තියට සහ නීති ආධාරවලට ප්‍රවේශය
15. වෛභාවික විද්‍යාව සහ වෛභාවික වෛද්‍ය විද්‍යාව
16. නඩු තීන්දු ලිවීම
17. දඬුවම් පැනවීමේ ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීම
18. පර්යේෂණ ක්‍රමවේදය සහ පරිගණකය ඇසුරින් පර්යේෂණ සහ ක්‍රමවේදය
19. විකල්ප ආරවුල් විසඳීම
20. පෞරුෂත්වය සහ කුසලතා සංවර්ධනය
21. සෞඛ්‍ය සංවර්ධනය සහ ආතති කළමනාකරණය
22. ප්‍රායෝගික පුහුණුව, නඩු තීන්දු ලිවීමේ අභ්‍යාස, විසඳනාවන් කෙටුම්පත් කිරීම, වෝදනා සකස් කිරීම, හඳුනාගැනීමේ පෙරෙට්ටු, හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම, පාපෝච්චාරණ සහ ප්‍රකාශ සටහන් කිරීම, ස්ථානීය පරීක්ෂණ සටහන් සකස් කිරීම.



පුහුණු ක්‍රමවේද

1. කේන්ද්‍රීය සම්මුඛ ක්‍රමවේදය
2. කේන්ද්‍රීය / ප්‍රත්‍යන්ත පාදක සම්මුඛ ක්‍රමවේදය
3. අධිකරණ පාදක උපදේශක ක්‍රමවේදය
4. පත් කළ උපදේශකවරුන් මගින් කරන කේන්ද්‍රීය උපදේශක (පත් කරන සම්පත් දායකයින්)
5. තනි තනි නිලධරයන් සභා රේඛිත
6. තොරතුරු තාක්ෂණය සහ වෙබ් අඩවි පාදක දුරස්ථ අධ්‍යාපන ක්‍රමය
7. දෛනික වැඩ මෙවලම් විනිශ්චයාසන පොත් ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය පටිගත අධ්‍යාපන මෙවලම්
8. මොඩියුලර්
9. පාඨමාලා අත්පොත්
10. පරිශීලන මෙවලම්
11. පර්යේෂණ මෙවලම්
12. විඩියෝ සම්මේලන
13. ප්‍රායෝගික ක්‍රමවේද, විවාදාත්මක සැසිවාර
14. සමායනය
15. ඉදිරිපත් කිරීම
16. රචනා ලිවීම
17. පර්යේෂණ වැඩ
18. තනි පුද්ගල පාඨමාලා මෙවලම් සකස් කිරීම
19. විදේශීය පුහුණු ක්‍රමවේදය
20. උපදේශකත්වය

උපදේශක පුහුණු පාඨමාලාව දෙයාකාර වැඩසටහන් වලින් සමන්විත වේ. එනම්, අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පවත්වන අධිකරණ පාදක උපදේශන වැඩසටහන සහ සම්පත් දායකයන් විසින් මෙහෙයවන කේන්ද්‍රීය උපදේශක වැඩසටහන වශයෙනි. ශ්‍රී ලංකාවේ දී උපදේශකත්වය යම් කවර ම නිල හඳුනා ගැනීමකින් තොරව පෞද්ගලික මට්ටමක දී පුහුණුවක් වශයෙන් භාවිතා කරනු ලැබේ. කෙසේ වුවද, අලුත් පුහුණු අත්පොත් මගින් උපදේශක පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙන අතර, ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ

අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරුන් වන කෘතහස්ත සම්පත් දායකයන් දෙදෙනෙකු විසින් අධිකරණ නිලධරයන්, මහාධිකරණ විනිසුරන් සහ කම්කරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් වෙත උපදෙස් දීම කරනු ලැබේ. උපදේශකවරුන් විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කරයි.

1. අපරාධ නීතිය සහ සාක්ෂි - මුල් අවස්ථා අධිකරණ බලය සහ අභියාචනා-
ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයේ
විශ්‍රාමලත් විනිසුරු (උපදේශක)
2. සිවිල් නීතිය සහ කම්කරු නීතිය- මුල් අවස්ථා අධිකරණ බලය සහිත සහ
අභියාචනා - ශ්‍රේෂ්ඨාධිකරණය හෝ
අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරු
(උපදේශක)

මෙවැනි ස්වභාවයේ පුහුණු වීම් ප්‍රධාන වශයෙන් ම පූර්ව සැලසුම්ගත දුරකථන කුටි, රීමේල්, වෙබ් අඩවි පාදක ක්‍රමවේද මෙන් ම පූර්ව සැලසුම්ගත සම්මුඛ ආයතනික සැසිවාර හරහා පවත්වනු ලැබේ.

විද්‍යුත් පුස්තකාලය



විද්‍යුත් පුස්තකාලය වනාහී ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් සංවර්ධනය කර ඇති ඔන්-ලයින් පද්ධතියක් වන අතර, එය, පරිශීලන ලියවිලි, පාඨමාලා පොත්, වාර්තා, අත්පොත්, මොඩියුල, ජර්නල් ලිපි, ප්‍රායෝගික සටහන්, විද්‍යුත් පොත්, විද්‍යුත් ජර්නල හා විදේශීය නීති තොරතුරු සටහන් ආදී අංග වලින් සමන්විත වේ. ඒ අනුව, මෙම විද්‍යුත් පුස්තකාලය පහත සඳහන් ලේඛණමය ද්‍රව්‍යවලින් සමන්විත වී තිබේ.

- ≥ වාර්තා නොකළ නඩු තීන්දු
- ≥ නඩු සාරාංශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ වෙබ් අඩවි සම්බන්ධ කරන සම්පූර්ණ නඩු තීන්දු සමහරක්
- ≥ පරිශීලන ලේඛනමය ද්‍රව්‍ය, පර්යේෂණ පිටපත්, පාඨමාලා ග්‍රන්ථ,
- ≥ චක්‍රලේඛ, අත්පොත්, විනිශ්චයාසන පොත්, පුහුණුවීම් සඳහා වන මොඩියුල, පර්යේෂණ සටහන් සහ වාර්තා, රෙගුලාසි, ප්‍රායෝගික සටහන්
- ≥ ඔන්-ලයින් ප්‍රකාශන, අධිකරණ නිලධාරීන්ගේ පුවත් ලිපි හා ලුහුඬු ප්‍රකාශන, විද්‍යුත් පොත්, විදේශ නඩු තීන්දු, ජර්නල, විද්‍යුත් ප්‍රවෘත්ති ජාල
- ≥ අධිකරණ නිලධාරීන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සඳහා නීති හා පරිපාලන දත්ත සංහිතාවන් හා ඒවා වෙනත් දත්ත සංහිතාවන් සහ වෙනත් තොරතුරුවලට සම්බන්ධ කිරීම; මෙය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ භූමිකාව සම්බන්ධ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


විද්‍යුත් පුස්තකාලය මගින් පහත සඳහන් සේවාවන් සපයයි



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කාර්ය සාධනය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සේවක සංඛ්‍යාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති අතර, එය පහත දැක්වේ.

අංක 30/2006 දරන කළමනාකරණ චක්‍රලේඛය යටතේ සකස් කරන ලද ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සංශෝධිත සේවක සංඛ්‍යාව.



බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළපසුව, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට බඳවාගත් නව කාර්ය මණ්ඩලය

පක් කළ දිනය	තනතුරු නාමය	බඳවා ගන්නා ලද නිලධාරීන් සංඛ්‍යාව
2015.09.08	ලේකම්	01
2015.08.31	රියදුරු	01
2015.08.20	පුස්තකාලයාධිපති	01
2015.10.15	දෘඩාංග හා මෘදුකාංග ශිල්පී	02
2015.03.10	කාර්යාල කාර්ය සහායක	02
2015.07.10	ගෘහ පාලක	01

3. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සේවක සංඛ්‍යාව මූල්‍ය රෙගුලාසි 71 ප්‍රකාරව හා ඊට යටත්ව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙහි පහත පරිදි අනුමත කර ඇත.

තනතුරු නාමය	අවම තනතුරු සංඛ්‍යාව
අධ්‍යක්ෂ	01
නියෝජ්‍ය අධ්‍යක්ෂ	01
උපදේශක	02
අධ්‍යයන සම්බන්ධීකාරක	01
ලේකම්	01
ශිෂ්‍යම් නිලධාරී	01
මෘදුකාංග/දෘඩාංග තාක්ෂණ ශිල්පී	02
පුස්තකාලයාධිපති	01
කළමනාකරණ සහකාර	05
රියදුරු	03
ගෘහ පාලක	01
කාර්යාල කාර්ය සහායක	04

1. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට උපදේශකවරුන් දෙදෙනෙකු පත්කරන ලදී.
2. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයට පුස්තකාලාධිපතිවරයකු පත් කරන ලදී.
3. සාක්ෂි පිළිබඳ විනිශ්චයාසන පොත යාවත්කාලීන කිරීම පිණිස කමිටුවක් පත් කරන ලදී.
4. විනිශ්චයකාරවරයන්ගේ ජර්නලය යාවත්කාලීන කිරීම පිණිස කමිටුවක් පත්කරන ලදී.
5. කළමනාකරණ සහකාරවරුන් සඳහා බඳවා ගැනීමේ සහ උසස්වීම් ලබාදීමේ යෝජනා ක්‍රමයක් 2015.07.16 වන දිනට ක්‍රියාත්මක වන පරිදි සකස් කර ඇත.
6. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ නිල ලාංඡනය හා ආදර්ශ පාඨය සශෝධනය කර ඇති අතර, එය ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව වර්තමානයේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් මෙහි පහත දැක්වෙන ලාංඡනය 1991 වර්ෂයේ සිට භාවිතා කරමින් සිටියි.



ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ආදර්ශ පාඨය ගරු විනිසුරු සොයිසා මැතිතුමා විසින් තෝරා ගන්නා ලදී. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ආදර්ශ පාඨය වන්නේ **Fiat Justitia Ruat Coelum (Let Justice be done though the heaven falls)** (“ස්වර්ගය ඇද වැටුණ ද යුක්තිය ඉටුකරන්න”)

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් අලුත් ලාංඡනයක් අනුමත කර ඇත. ඒ අනුව, ආයතනයේ ලාංඡනය වටා ආදර්ශ පාඨය දිස්වේ.



2015.01.01 වන දින සිට 2015.12.31 දින දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කටයුතු



සේවයේ නිරත විනිශ්චයකාරවරයන් සඳහා සෙනසුරාදා දින ඩිසට්හන්

මහාධිකරණ විනිශ්චයකාරවරයන් 71 දෙනෙකු, අධිකරණ නිලධාරීන් 220 දෙනෙකු හා කම්කරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2015.01.01 දිනෙන් ආරම්භ වී 2015 12.31 දිනෙන් අවසන් වන කාලසීමාව සඳහා සෙනසුරාදා දින සම්මන්ත්‍රණ පවත්වා ඇත. 2015 වර්ෂය තුළ ආයතනය විසින් පවත්වන ලද ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණ මාලා සමහරක් පහත දැක්වේ.

මහේස්ත්‍රාත්වරයන් සහ දිසා විනිසුරුවරයන් සඳහා සෙනසුරාදා දින සම්මන්ත්‍රණ 23 ක් මෙහි පහත සඳහන් පරිදි පවත්වන ලදී

අනු අංකය	දිනය	දේශක	මාතෘකාව	සහභාගී වූ විනිසුරුවරුන් සංඛ්‍යාව
01	2015.01.24	එච්.අයි.ඩබ්ලිව්.ජයමාන්න මහතා- රජයේ රස පරීක්ෂක වී.ජේ.බණ්ඩාරණායක මහත්මිය සහකාර රජයේ රස පරීක්ෂක	ඩීඑන්ඒ විශ්ලේෂණයේ දී රජයේ රස පරීක්ෂකවරයාගේ භූමිකාව	51
02	2015.01.31	එච්.අයි.ඩබ්ලිව්.ජයමාන්න මහතා- රජයේ රස පරීක්ෂක වී.ජේ.බණ්ඩාරණායක මහත්මිය සහකාර රජයේ රස පරීක්ෂක	ඩීඑන්ඒ විශ්ලේෂණයේ දී රජයේ රස පරීක්ෂකවරයාගේ භූමිකාව	49

03	2015.02.28	ඒ. සර්වේචරන් මහතා, ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල ආචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය	තානාපති වරප්‍රසාද පනත සහ කම්කරු ආරවුල්	31
04	2015.03.14	එම්.ඒ.ජේ.මෙන්ඩිස් මහතා, විශ්‍රාමලත් රජයේ රස පරීක්ෂක	ප්‍රක්ෂේපිත සාක්ෂි	52
05	2015.03.21	ජේ.එම්.ආර්.ජයසුන්දර මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂක	සැක කටයුතු ලේඛන	41
06	2015.03.28	ජේ.එම්.ආර්.ජයසුන්දර මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂක	සැක කටයුතු ලේඛන	41
07	2015.04.25	ජයන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ/නීති - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. කණිෂ්ඨ ඇපා මහතා, ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂන නිලධාරී, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. රොෂාන් චන්ද්‍රගුප්ත මහතා, විදුහල්පති- තොරතුරු ආරක්ෂන ඉංජිනේරු - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.	අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල ආශ්‍රිතව කටයුතු කිරීමේ දී මතුවන නීතිමය හා තාක්ෂණික ගැටලු	41

08	2015.05.09	<p>ජයන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ/නීති - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. කණිෂ්ඨ ඇපා මහතා, ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂන නිලධාරී, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.</p> <p>රොෂාන් චන්ද්‍රගුප්ත මහතා, විදුහල්පති- තොරතුරු ආරක්ෂන ඉංජිනේරු - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.</p>	<p>අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල ආශ්‍රිතව කටයුතු කිරීමේ දී මතුවන නීතිමය හා තාක්ෂණික ගැටලු</p>	34
09	2015.05.16	<p>විනිසුරු පී.ඒ.රත්නායක මහතා, උපරිමාධිකරණයේ විශ්‍රාමික විනිසුරු</p>	<p>සාගර නීතිය</p>	54
10	2015.05.23	<p>ගරු විනිසුරු ඩී.බී.වීරසූරිය මැතිතුමා</p> <p>ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක</p>	<p>බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය- බෙදුම් නඩු නීතියේ ස්වභාවය, විෂයපථය හා අන්තර්ගත කරුණු සහ අතුරු හා අවසානාත්මක තීන්දු ප්‍රකාශවල ස්වභාවය හා වැදගත්කම</p>	43

11	2015.05.30	ගරු විනිසුරු පී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය- බෙදුම් නඩු නීතියේ ස්වභාවය, විෂයපථය හා අන්තර්ගත කරුණු සහ අතුරු හා අවසානාත්මක තීන්දු ප්‍රකාශවල ස්වභාවය හා වැදගත්කම	45
12	2015.06.13	ගරු විනිසුරු පී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ 2 වන සම්මන්ත්‍රණය- නඩු විභාග අදියර දක්වා ව්‍යාප්ත වන පියවර පිළිබඳ විශ්ලේෂණයක් සහ ආනුෂංගික කරුණු	54
13	2015.06.20	ගරු විනිසුරු පී.බී.වීරසූරිය මැතිතුමා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ 2 වන සම්මන්ත්‍රණය- නඩු විභාග අදියර දක්වා ව්‍යාප්ත වන පියවර පිළිබඳ විශ්ලේෂණයක් සහ ආනුෂංගික කරුණු	55
14	2015.07.11	එම්.ඒ.ජේ.මෙන්ඩිස් මහතා විශ්‍රාමලත් රජයේ රස පරීක්ෂක	ප්‍රක්ෂේපිත සාක්ෂි	32
15	2015.08.01	ගරු විනිසුරු පී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය- බෙදුම් නඩු වල නඩු විභාග සහ කටලන්තර පියවර	55

16	2015.08.08	ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය- බෙදුම් නඩු වල නඩු විභාග සහ තදනත්තර පියවර	54
17	2015.09.05	ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය - සම අයිතිකරුවන් අතර කාලාවරෝධය සම්බන්ධ නීති සාකච්ඡා කිරීම	53
18	2015.09.12	ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය - සම අයිතිකරුවන් අතර කාලාවරෝධය සම්බන්ධ නීති සාකච්ඡා කිරීම	48
19	2015.10.10	එම්.ඒ.ජේ.මෙන්ඩිස් මහතා විශ්‍රාමලත් රජයේ රස පරීක්ෂක	ප්‍රක්ෂේපිත සාක්ෂි	56
20	2015.10.24	ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය - සම අයිතිකරුවන් අතර කාලාවරෝධය සම්බන්ධ නීති සාකච්ඡා කිරීම	54
21	2015.10.31	ගරු විනිසුරු ටී.බී.වීරසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ උපදේශක	බෙදුම් නඩු නීතිය පිළිබඳ සම්මන්ත්‍රණය - සම අයිතිකරුවන් අතර කාලාවරෝධය සම්බන්ධ නීති සාකච්ඡා කිරීම	56
22	2015.11.28	ගරු විනිසුරු කේ.සුරේෂ්වන්ද්‍ර මැතිතුමා - විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු	කම්කරු විනිශ්චයාධිකාරවල අභියාචනා පිළිබඳ නඩු නීන්දු ලිවීම	59

23	2015.12.05	ආචාර්ය බී.වී.එස්.එච්.බරනගේ අධ්‍යක්ෂ/ මාතෘකා හා ළමා සෞඛ්‍යය, ඒලියන් සිබනේලර්, දේශීය නියෝජිත-යු එන් එල් පී ඒ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා, වෛද්‍ය පාලිත මහීපාල මහතා- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්	නව යොවුන් විශේෂ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවය ආශ්‍රිත විධිවිධාන සම්බන්ධ ගැටලු	103
----	------------	--	---	-----

වැඩමුළු

1. කමකරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් 31 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් 2015 ජූලි මස 25 වන හා 26 වන දෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ දී මීගමුව පැරඩයිස් බීච් හෝටලයේ දී වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මෙහිදී ගරු විනිසුරු ටී. බී. චිරසූරිය මැතිතුමා විසින් “කමකරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් සඳහා ආචාර ධර්මවල වැදගත්කම” යන මාතෘකාව යටතේ ද, ගරු විනිසුරු සලීම් මාර්සූෆ් මැතිතුමා විසින් “තානාපති වරප්‍රසාද පනත හා රාජ්‍ය මුක්තිය” යන මාතෘකාව යටතේ ද, ගරු විනිසුරු ප්‍රියසාන් ඩෙස් මැතිතුමා විසින් “සාක්ෂි ආඥා පනතේ අදාළත්වය” යන මාතෘකාව යටතේ ද, ගරු විනිසුරු රංජිත් සිල්වා මැතිතුමා විසින් “කමකරු විනිශ්චයාධිකාරවල අභියාචනාවලදී නීතිමය ගැටළු කෙරෙහි විශේෂ අවදානය යොමු කරමින් අභියාචනා හා ප්‍රතිශෝධන” යන මාතෘකාව යටතේ ද, ඒ සර්වේස්වරන් මහතා විසින් “කාර්මික ආරවුල් පනත යටතේ නීති ප්‍රතිසංස්කරණ” යන මාතෘකාව යටතේ ද, කමකරු විනිශ්චයාධිකාරවල සභාපතිවරුන් අමතන ලදී.





2. අධිකරණ නිලධාරීන් 71 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සහයෝගීතාව ඇතිව, දුම්කොළ හා මද්‍යසාර නිවාරණ අධිකාරිය විසින් සංවිධානය කළ වැඩමුළුවක් 2015 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. මෙහිදී විනිසුරු ගරු සලීම් මාර්සුල් මැතිතුමා විසින් “දුම්කොළ හා මද්‍යසාර නිවාරණ ජාතික අධිකාරිය පනත සහ එය ක්‍රියාත්මක කිරීම” යන මාතෘකාව යටතේ ද, මහාචාර්ය දියනාත් මහතා විසින් “දුම්කොළ හා මද්‍යසාර නිවාරණ අධිකාරිය” පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරකම් යන මාතෘකාව යටතේ ද, අධිකරණ නිලධාරීන් අමතන ලදහ.



මහාචාර්ය දියනාත් මහතා විසින් අධිකරණ නිලධාරීන් අමතන අයුරු



3. මහාධිකරණ විනිසුරුවරුන් හා අධිකරණ නිලධාරීන් 98 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් “වෙක්පත් ප්‍රතිරූපයන් හා ගණුදෙණු ක්‍රමය යටතේ බැංකු පරිවයන්” යන මාතෘකාව යටතේ 2015 ඔක්තෝබර් මස 03 වන දින කිංග්ස්බරි හෝටලයේ දී , ජනාධිපති නීතීඥ කේ. කනගාසුන්-රිච්චරන් මහතා ද, ශ්‍රී ලංකාවේ ලංකා ක්ලියර් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතා ද, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ද, ආරාධිත දේශකයන් වූහ. ජනාධිපති නීතීඥ මොහොමඩ් වික්‍රමසිංහ මහතා විසින් අනුමණ්ඩල සාකච්ඡාව පවත්වන ලද අතර, මෙම අනුමණ්ඩලයට ගරු විනිසුරු ගරු කේ.ටී.වික්‍රමසිරි මැතිතුමා, ගරු විනිසුරු ලේකම්වසම් මැතිතුමා, ජනාධිපති නීතීඥ කේ. කනගාසුන්-රිච්චරන් මැතිතුමා, ශ්‍රී ලංකාවේ, ලංකා ක්ලියර් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ද ඇතුළත් වේ.

4. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සහයෝගය ඇතිව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් “පරිගණක අපරාධ හා විද්‍යුත් සාක්ෂි” යන මැයෙන් වූ වැඩමුළුවක් 2015 අගෝස්තු මස 24 හා 25 යන දෙදින කොළඹ දී පවත්වන ලදී.





විදේශ පුහුණු වැඩසටහන්

1. අධිකරණ නිලධාරීන් 29 දෙනෙකු සඳහා අධිකරණ කළමනාකරණය, නඩු කළමනාකරණය, සිවිල් නීති ප්‍රතිසංස්කරණය සහ පවුල් නීතිය” යන මාතෘකාව යටතේ පුහුණු වැඩසටහනක් 2015 අප්‍රේල් මස 06 වන දින සිට 10 වන දින දක්වා කාලය තුළ ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි අධිකරණ පුහුණු ඇකඩමියේ දී පවත්වන ලදී.
2. විනිශ්චයකාරවරයන් 30 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් 2015 ජූනි මස 01 වන දින සිට 05 වන දින දක්වා කාලය තුළ ඉන්දියාවේ පිහිටි බෝපාල් නුවර ජාතික අධිකරණ ඇකඩමියේ දී පවත්වන ලදී.

3. විනිශ්චයකාරවරුන් 31 දෙනෙකු සඳහා “අධිකරණ ආචාර ධර්ම සහ ඵලදායී අධිකරණ නඩු කළමනාකරණය” යන මාතෘකාව යටතේ පුහුණු වැඩසටහනක් 2015 ජූනි 29 වන දින සිට ජූලි මස 02 වන දින දක්වා කාලය තුළ මැලේසියාවේ පිහිටි අධිකරණ හා නීති පුහුණු ආයතනයේ දී පවත්වන ලදී.
4. විනිශ්චයකාරවරුන් 31 දෙනෙකු සඳහා “අධිකරණ ආචාර ධර්ම සහ ඵලදායී අධිකරණ නඩු කළමනාකරණය” යන මාතෘකාව යටතේ පුහුණු වැඩසටහනක් 2015 සැප්තැම්බර් මස 07 වන දින සිට 11 වන දින දක්වා කාලය තුළ මැලේසියාවේ පිහිටි අධිකරණ හා නීති පුහුණු ආයතනයේ දී පවත්වන ලදී.
5. 2015 දෙසැම්බර් මස 06 වන දින සිට 10 වන දින දක්වා කාලය තුළ ඉන්දියාවේ බෝපාල් නුවර පිහිටි ජාතික අධිකරණ ඇකඩමියේ දී විනිශ්චයකාරවරුන් 30 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත.
6. 2015 දෙසැම්බර් මස 18 වන දින සිට 22 වන දින දක්වා කාලය තුළ ඉන්දියාවේ බෝපාල් නුවර පිහිටි ජාතික අධිකරණ ඇකඩමියේ දී කම්කරු විනිශ්චයාධිකාරීවල සභාපතිවරුන් 30 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත.



අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන

අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන් තුනක් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ දී 2015 ජනවාරි මස 30 වන දින, 2015 මාර්තු මස 04 වන දින හා 2015 අප්‍රේල් මස 29 වන දින ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ දී පවත්වන ලදී.

1. අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් 47 දෙනෙකු සඳහා “අධිකරණ කාර්ය පටිපාටිය සහ අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යභාරය” යන මාතෘකාව යටතේ වන පළමු පුහුණු වැඩසටහන් 2015 ජනවාරි මස 30 වන දින පවත්වන ලදී.



2. අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් 48 දෙනෙකු සඳහා “අධිකරණ පරිපාලනය, ආයතන සංග්‍රහය හා අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යභාරය” යන මාතෘකා යටතේ දෙවැනි සම්මන්ත්‍රණය 2015 මාර්තු මස 04 වන දින පවත්වන ලදී.
3. අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් 46 දෙනෙකු සඳහා “පොදු ගිණුම් හා අධිකරණවල මුදල්” යන මාතෘකාව යටතේ තුන්වන සම්මන්ත්‍රණය 2015 අප්‍රේල් මස 29 වන දින පවත්වන ලදී.

ක්වෘති විනිසුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ක්වෘති විනිසුරුවරුන් 53 දෙනෙකු සඳහා පවත්වන ලද සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරයේ දී 2015 ජූනි මස 06 වන සෙනසුරාදා දින පවත්වන ලදී.



කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන

අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආර්.පී.එස්.සමන්කුමාරි මහත්මිය විසින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සේවය කරන නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය සඳහා “ආයතන සංග්‍රහය, සාප්පු හා කාර්යාල සේවක ආඥාපනත, භාණ්ඩාගාර වකුලේඛ හා කාර්යාල පරිච්ඡේද” යන මාතෘකාව යටතේ වැඩමුළුවක් 2015 ජූලි මස 09 වන දින විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.



අනාගත පාඨමාලා

- ≥ වෝහාරික විද්‍යාව
- ≥ බෙදුම් නඩු නීතිය
- ≥ අන්තරායකර ඖෂධ
- ≥ දණ්ඩන පැනීමේ ජාතික ප්‍රතිපත්තිය
- ≥ පරිබාහිර මූලාශ්‍ර මත සැපයුම්
- ≥ අපරාධ කාර්ය සංග්‍රහයේදී නඩු තීන්දු ලිවීම පිළිබඳ ප්‍රායෝගික ප්‍රවේශයන්
- ≥ සම අයිතිකරුවන් අතර කාලාවරෝධය සම්බන්ධ නීති
- ≥ පරිගණක අපරාධ සහ විද්‍යුත් සාක්ෂි
- ≥ අභියාචනා අධිකරණ රීති
- ≥ ත්‍රස්තවාදී කටයුතු ආශ්‍රිත නඩු විභාග විනිශ්චනයන්

වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිය

අදාළ මූල්‍ය ප්‍රකාශ සාමාන්‍යයෙන් ප්‍රතිස්ථාපිත ගිණුම් මූලධර්ම හා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් පනවන ලද ගිණුම්කරණ සම්මතයන් පදනම් කරගෙන සකස් කරනු ලැබේ.

2015.12.31 වන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය 2015.12.31 වන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය				
		2015		2014
		රු.ගන	රු.ගන	රු.ගන
i				
වත්කම්				
පුනරාවර්තන නොවන වත්කම්			7,208,703	4,926,847
පුනරාවර්තන වත්කම්	1			
වැඩිපුර ගෙවූ වැටුප් ලැබීම්		4,657		
තොග (කාර්යාල ලිපිද්‍රව්‍ය)		59,279		
2015.12.31 දිනට ඉතිරි කිරීමේ ගිණුම		267,862		
2015.12.31 දිනට පුනරාවර්තන ගිණුම		17,819,344		66,956
				257,376
				13,889,048
මූල්‍යකරණයන් කළේ			18,151,141	
ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම්			25,359,844	19,140,228
සමුච්චිත අරමුදල				
එකතු කළා - අතිරික්ත		11,275,418	11,500,000	7,000,000
		1,902,742		5,395,221
				6,196,073
පුනරාවර්තන බැරකම්	2		13,178,160	18,591,294
විගණන ගාස්තු සහා ප්‍රතිපාදන		204,800		261,728
මුද්දර ගාස්තු සඳහා ප්‍රතිපාදන		1,300		475.00
පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදන		80,136		-
උපවිත වියදම්		387,929		142,804
වෙනත් ගෙවීම්		7,520		
			681,684	25,275.00
	3		25,359,844	19,140,228
	4			

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව සකස් කොට ඉදිරිපත් කර ඇත.

ඉහත මූල්‍ය ප්‍රකාශයෙන් 2015 .12.31 වන දිනට ආයතනයේ කටයුතු පිළිබඳව සත්‍ය හා සාධාරණ අදහසක් මෙන්ම 2015.12.31 දිනට එහි අතිරික්තය පිළිබඳ තොරතුරු ලබාදෙයි.

අත්සන අපැහැදිලිය
සකස් කළේ
කේ.ඒ.ලක්ෂිකා චතුරානි
සහකාර ගණකාධිකාරී
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය;

අත්සන අපැහැදිලිය
එම්.ආර්.ඒ.ප්‍රනාන්දු
අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය

නිල මුද්‍රාව : ගණකාධිකාරී
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය;
කොළඹ 12

රුවන් ප්‍රනාන්දු
අධ්‍යක්ෂ/මහාධිකරණ විනිසුරු
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය;

කොළඹ 12

2015 .12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015 .12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය

	සටහන්	2015		2014
		රු.ගන	රු.ගන	රු.ගන
ආදායම				
පුනරාවර්තන ප්‍රදාන ලැබීම්				18,993,964
ඉතිරි කිරීමේ ගිණුමෙන් ලැබුණු පොලිය		16,361,157		10,075
ජායා පිටපත් ආදායම		10,486		17,184
නවාතැන් සැපයුම් ආදායම		22,178		43,000
පුස්තකාල දඩ ලැබීම්		43,000		120
වැටුප් ආපසු ගෙවීම්		120		2,000.00
		14,610		-
මුළු ආදායම			16,451,351	-
අඩුකළා වියදම				19,955,223
වැටුප්, වේතන හා සේවක ප්‍රතිලාභ				
වැටුප් හා වේතන				(1,617,896)
සේවක අර්ථසාධක අරමුදල් වියදම්		(1,573,080)		(97,695)
සේවක භාරකාර අරමුදල් වියදම්		(333,668)		(24,423)
සේවක භාරකාර අරමුදල් අධිභාර වියදම්		(83,417)		(156)
අතිකාල		(552)		(260,612)
නිල ඇඳුම් දීමනා		(203,740)		(4,000.00)
පාරිභෝගික		(4,000)		-
		(12,496)		-
මෙහෙයුම් කටයුතු				2,004,783
සම්මන්ත්‍රණ හා පුහුණු වියදම්				(6,174,491)
සම්මන්ත්‍රණ හා වෙනත් වැඩසටහන් සඳහා තේ පැන් වියදම්			(4,210,952)	(631,437)
ආරක්ෂක ගාස්තු				-
දෘෂ්‍ය සම්මේලන වියදම්		(3,620,946)		-
රජයේ කෙටි පණිවුඩ සේවා		(459,852)		-
		(998,836)		-
සැපයුම් හා භාවිත කළ පාරිභෝජ්‍යයන්			(5,323,034)	-
පුවත්පත් සැපයීම්				-
තැපැල් ගාස්තු				6,805,978
කාර්යාල ලිපිද්‍රව්‍ය වියදම්				(14,460)
ඉන්ධන				(25,473)
වෙනත් සේවා සහ සැපයුම්		(14,720)		(181,730)
		(23,865)		(212,471)
මූල්‍ය වියදම්				(766,827)
බැංකු ගාස්තු				(1,200,961)
				(5,250)
වෙනත් වියදම්				(5,250)
ගමන් වියදම්			(998,754)	
වාහන නඩත්තුව				(5,250)
ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ හා උපකරණ නඩත්තුව				
දුරකථන හා අන්තර්ජාල ගාස්තු			(5,250)	
පවිත්‍රතා වියදම්				(4,330)
විදුලි හා ජල සැපයුම් වියදම්		(4,330)		(6,900)
දේපළ පිරිසන් හා උපකරණ ක්ෂයවීම්		(187,105)		-
විගණන ගාස්තු		(1,001,920)	(4,010,819)	(421,922)
		(341,719)		(299,009)
		(427,456)		(403,756)
		(431,936)		(529,865)
		(1,556,353)		(1,120,776)

මුළු වියදම් සමුච්චිත අරමුදලට අත්තිකාරම්;		(60,000)		(60,000)
				(2,842,228)
			(14,548,809)	(12,859,150)
			1,902,742	6,196,073

අත්සන අපැහැදිලිය
නිල මුද්‍රාව: ගණකාධිකාරී
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
කොළඹ 12.

2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ව්‍යවහාර මුදල් ගලනය පිළිබඳ ප්‍රකාශය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	සටහන්	2015		2014
		රු.ගන	රු.ගන	රු.ගන
මෙහෙයුම් කටයුතු:				
ලැබීම්				
අමාත්‍යාංශයෙන් ලැබුණු පුනරාවර්ථන අග්‍රිම		14,647,000		18,503,000
ඉතිරි කිරීමේ ගිණුමෙන් ලැබුණු පොලිය		10,486		10,075
පුස්තකාල දඩ මුදල්		120		-
ජායාපිටපත් ආදායම		22,178		17,184
වැටුප් ආපසු ගෙවීම්		14,610		-
නවැතැන් සැපයුම් ආදායම්		43,000		34,000
මෙහෙයුම් කටයුතු වලින් මුදල් ආගමනය				
ගෙවීම්			14,737,394	18,564,295
වැටුප් වේතන හා උපකරණ ප්‍රතිලාභ				
මෙහෙයුම් කටයුතු				
සැපයුම් හා භාවිත පාරිභෝජ්‍යයන්	8	(3,667,181)		(1,969,553)
මූල්‍ය පිරිවැය	9	(4,659,567)		(6,805,928)
සමුච්චිත අරමුදලට ගැලපුම්	10	(2,729,723)		(2,388,896)
ස්ථීර බැඳීම්	11	(5,250)		(5,250)
මුද්දර ගාස්තු	12	(28,610)		-
මෙහෙයුම් කටයුතු වලින් මුදල් විගමනය	13	(368,897)		-
මෙහෙයුම් කටයුතු වලින් ශුද්ධ මුදල් ගලනය	14	825		-
මූල්‍ය කටයුතු වලින් මුදල් ප්‍රවාහය			(11,458,403)	(11,169,628)
ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම්			3,278,990	7,394,632
මූල්‍ය කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ				
ආයෝජන කටයුතු වලින් මුදල් ප්‍රවාහය		4,500,000	4,500,000	6,744,032,000
ස්ථාවර වත්කම් මිල දී ගැනීම				(395,757)
පොලී ආදායම් ප්‍රති ආයෝජනය				(10,075)
ආයෝජන කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය		(3,838,209) (10,486)	3,278,990	7,394,632
			4,500,000	6,744,032,00
	15			(395,757) (10,075)

මුදල් හා මුදල් කුලයන්ගේ ශුද්ධ වැඩිවීම (අඩුවීම) කාලසීමාව ආරම්භයේ මුදල් හා මුදල් කුලනයන් කාලසීමා අවසානයේ මුදල් හා මුදල් කුලනයන්			(3,848,695) 3,930,295 13,889,048 <hr/> 17,819,344	(405,832) 13,732,831 156,217 <hr/> 13,889,048
---	--	--	---	---

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

2015.12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ශුද්ධ වත්කම්වල වෙනස්කම් ප්‍රකාශය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015.12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ශුද්ධ වත්කම්වල වෙනස්කම් ප්‍රකාශය

	දායක ප්‍රාග්ධනය	වෙනත් සංචිත	සමුච්චිත අතිරික්තය (ගිනුම්)	එකතුව (රු.)
2015.01.01 දිනට ශේෂය	7,000,000	-	11,275,418	18,275,418
වර්ෂය සඳහා ලැබුණු ප්‍රාග්ධන ප්‍රදාන	4,500,000	-	-	4,500,000
වර්ෂය තුළ අතිරික්තය (හිඟය)			1,902,742	1,902,742
2015.12.31 දිනට ශේෂය	11,500,000	-	13,178,160	24,678,160

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවල සටහන්

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවල සටහන්

සටහන 01

පහත සඳහන් අනුපාතවලට සෘජු රේඛීය පදනමක් මත සපයන ස්ථාවර වත්කම් මත ක්ෂයවීම

කාර්යාල උපකරණ	20%
ගෘහ භාණ්ඩ හා සවිකිරීම් ;	12.5%
පුස්තකාල පොත්	10%
පරිගණක උපකරණ;	25%
විදුලි උපකරණ	20%
පැන්ට්‍රි අයිතම	12.5%
ගමන් බැග්	10%

දේපළ, පිරිවිතර හා උපකරණ උපලේඛනය

පිරිවැය	01.01.2015 දිනට ශේෂය	වර්ෂය තුළ එකතුකිරීම්	31.12.2015 දිනට ශේෂය
කාර්යාල උපකරණ	808,013	402,209	1,210,222
ගෘහ භාණ්ඩ හා සවිකිරීම්	1,689,009	316,922	2,005,931
පුස්තකාල පොත්	365,021	1,920,104	2,285,125
පරිගණක උපකරණ	2,718,568	-	2,718,568
විදුලි උපකරණ	362,313	833,785	1,196,098
පැන්ට්‍රි උපකරණ;	86,608	-	86,608
ගමන් බැග්	20,100	-	20,100
යන්ත්‍රෝපකරණ	-	365,190	365,190
	6,049,633	3,838,209	9,887,842
ක්ෂයවීම්	01.01.2015	වර්ෂය තුළ ක්ෂයවීම්	31.12.2015 දිනට
	දිනට ශේෂය		සමුච්චිත ක්ෂයවීම්
කාර්යාල උපකරණ	159,819	216,062	375,880
ගෘහභාණ්ඩ හා සවිකිරීම්;	200,762	243,151	443,912
පුස්තකාල පොත්	26,364	81,540	107,904
පරිගණක උපකරණ	679,642	808,030	1,487,672
විදුලි උපකරණ	43,527	177,08	220,535
පැන්ට්‍රි අයිතම	8,652	11,086	19,738
ගමන් බැග්	4,020	2,010	6,030
යන්ත්‍රෝපකරණ	-	17,467	17,467
	1,122,786	1,556,353	2,679,139
ඉද්ධ පොත් අගය	4,926,847		7,208,703

02 වන සටහන

සම්ප්‍රවේන අරමුදලට ගැලපුම් 11,591,294

2015.01.01 දිනට ශේෂය

2014 උපදේශක දුරකථන බිල් ප්‍රතිපූර්ණය	;	(29,560)	
2014 දාෂ්‍ය සම්මේලන වියදම්		(281,488)	
2014 සම්මුඛ පරීක්ෂණ මණ්ඩලදීමනා		(7,520)	
(2007-2014) පාරිතෝෂික ප්‍රදාන		(67,640)	
සේවක භාරකාර අරමුදලේ උණ ප්‍රතිපාදන		(540)	
සේවක අර්ථසාධක අරමුදලේ උණ ප්‍රතිපාදන		(3,600)	
සම්මන්ත්‍රණ හා පුහුණු වියදම්		(50)	
2014 වැටුප් වැඩිපුර ගෙවීම් අඩුකිරීම		29,963	
වැඩිපුර වැටුප් ගෙවීම් ලැබීම්		4,657	
කාර්යාල උපකරණ නඩත්තු වියදම්		1,000	
විදුලි හා ජල සැපයුම් සඳහා වැඩිපුර ප්‍රතිපාදන		38,902	(315,876)
2015.01.01 දිනට ගැලපුම් සම්ප්‍රවේන අරමුදල			11,275,418

අත්සන අපැහැදිලිය

නිල මුද්‍රාව: ගණකාධිකාරී

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
කොළඹ 12.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ සටහන්

	2015	2014
03 වන සටහන		
2015 උපවිෂ වියදම්		
ගෙවිය යුතු උපදේශන දීමනා	44,750	-
ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල්	10,947	4,797
ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල්	72,979	31,981
ගෙවිය යුතු පවිත්‍රතා වියදම්	37,863	32,888
ගෙවිය යුතු ප්‍රවෘත්ති පත්‍ර වියදම්	1,250	1,250
ගෙවිය යුතු කාර්ය මණ්ඩල අතිකාල	38,538	18,022
ගෙවිය යුතු ආරක්ෂකගාස්තු	15,084	16,087
ගෙවිය යුතු ජල හා විදුලිය සැපයීම්	166,472	-
		38,902
04 වන සටහන		
ගෙවිය යුතු වෙනත්		
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ගෙවීම්	7,520	-
පුස්තකාල පොත් සැපයීම	-	91,623
වැඩ බලන ගණකාධිකාරී ගිණ දීමනා	-	46,181
එලක සැපයුම් ගාස්තු	-	5,000
05 වන සටහන		
සුනරාවර්තන අග්‍රිම		
ජනවාරි	1,621,500	1,000,000
පෙබරවාරි	2,135,000	2,652,500
මාර්තු	2,646,000	1,595,000
අප්‍රේල්	1,033,000	1,096,000
මැයි	1,444,000	1,565,750
ජූනි	1,635,000	1,235,750
ජූලි	1,033,000	1,165,750
අගෝස්තු	1,033,000	2,245,750
සැප්තැම්බර්	1,033,500	300,000
ඔක්තෝබර්	1,033,000	2,181,500
නොවැම්බර්	-	3,165,000
දෙසැම්බර්	-	300,000
	14,647,000	18,503,000
අධිකරණ අමාත්‍යාංශයෙන් කරන ගෙවීම්		
වැටුප් හා වේතන		
දාෂ්‍ය සම්මේලන පහසුකම්	357,551	-
සම්මන්ත්‍රණ හා පුහුණු වැඩසටහන්	523,833	-
වාහන රක්ෂණ ගාස්තු	254,650	-
ශ්‍රී ලංකා වි.අ. ;නීත්‍ය ගැම	69,597	-
විදුලි හා ජල සැපයුම් වියදම්	76,590	-
එකතුව	431,936	490,964
	16>361>157	18>993>964

06 වන සටහන		
වැටුප් හා වේතන		
සේවක අර්ථසාධක අරමුදල් බැරකම්		
ස්ථීර කාර්යමණ්ඩල ගෙවීම්		
කොන්ත්‍රාත් කාර්ය මණ්ඩල	1,575,672	830,686
	<u>1,204,890</u>	
<u>සේවක අර්ථසාධක අරමුදල් ශුද්ධ බැරකම්</u>	2,780,562	<u>830,686</u>
උපදේශක දීමනා		
වෙනත් වැටුප් හා වේතන	792,518	492,500
මුළු වැටුප් වේතන හා දීමනා	-	294,711
	<u>3,573,080</u>	<u>1,617,897</u>

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන

	2015	2014
07 වන සටහන;		
<u>ගොඩනැගිලි හා උපකරණ නඩත්තු</u>		
යන්ත්‍රෝපකරණ සේවා ගිවිසුම්		
කාර්යාල උපකරණ නඩත්තුව සහ වැඩිදියුණුව	54,569	32,500
ජායා පිටපත් යන්ත්‍ර ටෝනර්	183,775	63,283
උපකරණ විදුලි අයිතම හා වයර් ඇදීම	220,661	188,456
ගොඩනැගිලි අළුත්වැඩියාව හා තීන්ත ගැම	136,963	-
ශ්‍රී ලංකා වි. ආයතනයේ දුරකථන පද්ධතිය	182,082	4,403
ශ්‍රී ලංකා වි. ආයතනයේ වෙබ් අඩවිය සඳහා අනුග්‍රහය හා නඩත්තුව එකතුව;	19,992	-
	203,878	133,280
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා සටහන්	1,001,920	421,922
මුදල් ප්‍රවාහ ප්‍රකාශ සෘජු ක්‍රමයට සකස් කර ඇත.		
08 වන සටහන	2015	2014
<u>වැටුප් වේතන හා සේවක ප්‍රතිලාභ</u>		
වැටුප් හා වේතන	(3,140,815)	(1,616,490)
සේවක අර්ථසාධක අරමුදල් වියදම්	(260,689)	(68,854)
සේවක භාරකාර අරමුදල් වියදම්	(72,470)	(20,098)
සේවක භාරකාර අරමුදල් අධිභාර වියදම්	(552)	(156)
අතිකාල	(188,655)	(259,956)
නිල ඇදුම් දීමනා		
	(4,000)	(4,000)
	(3>667>181)	(1>969>553)
09 වන සටහන		
<u>මෙහෙයුම් කටයුතු</u>		
සම්මන්ත්‍රණ හා පුහුණු වියදම්		
සම්මන්ත්‍රණ හා වෙනත් වැඩසටහන් සඳහා තේපැන් සංග්‍රහ වියදම්	(3,366,296)	(6,174,491)
ආරක්ෂක ගාස්තු;	(459,852)	(631,437)
රජයේ කෙටි පණිවුඩ සේවා	(832,363)	-
	(1,056)	-
	(4,659,567)	(6,805,928)
10 වන සටහන		
<u>සැපයුම් හා භාවිතා කළ පාරිභෝජ්‍යයන්</u>		
පුවත්පත් සැපයීම්	(13,470)	(14,860)
තැපැල් ගාස්තු	(23,865)	(25,473)
කාර්යාල ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම	(279,349)	(240,687)
ඉන්ධන වියදම්	(161,494)	(212,471)
වෙනත් සේවා හා සැපයීම්	(511,649)	(716,827)
ගමන් වියදම්	(4,330)	(6,900)
ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ හා උපකරණ නඩත්තු	(925,330)	(421,922)
වාහන නඩත්තු	(117,507)	-
දුරකථන හා අන්තර්ජාල ගාස්තු	(303>136)	(301>001)
පවිත්‍රතා ගාස්තු	(389>593)	(403,756)

	(2,729,723)	(2,388,896)
11 වන සටහන		
මූල්‍ය පිරිවැය		
බැංකු ගාස්තු	(5,250)	(5,250)
	(5,250)	(5,250)

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන

මුදල් ප්‍රවාහ ප්‍රකාශ සඳහා සටහන් (තවදුරටත්)

12 වන සටහන සමුච්චිත අරමුදලට ගැලපුම් 2014 උපදේශක දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණය සම්මන්ත්‍රණ හා පුහුණු වැඩසටහන් කාර්යාල උපකරණ නඩත්තු වියදම්	2015 (28,610)	
13 වන සටහන 2015 ස්ථීත බැඳීම් සේවක භාරකාර අරමුදල සේවක අර්ථසාධක අරමුදල පවිත්‍රතා වියදම් පුවත්පත් සැපයුම් දුරකථන බිල් කාර්ය මණ්ඩල අතිකාල පුස්තකාල පොත් සැපයීම් වැඩබලන ගණකාධිකාරී හිඟ දීමනා ඵලක සැපයීමේ ගාස්තු; 2010-2012 විගණන ගාස්තු	 (368,897)	
14 වන සටහන මුද්දර ගාස්තු වර්ෂය සඳහා මුළු අඩු කිරීම් වර්ෂය තුළ මුළු ගෙවීම්	2015 3,525 (2,700) 825	2014 1,600 (1,600) -
15 වන සටහන ස්ථාවර වත්කම් සඳහා ගෙවීම් කාර්යාල උපකරණ ගෘහ භාණ්ඩ හා සවිකිරීම් පුස්තකාල පොත් විදුලි උපකරණ පැන්ට්‍රි අයිතම යන්ත්‍රෝපකරණ	 (3,838,209)	 (395,757)

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

2015.12.31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා අයවැය ප්‍රකාශ

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන

පුනරාවර්තන අයවැය	2015
ආදායම්	රු.ශ.
	22,00,000
අධිකරණ අමාත්‍යාංශයෙන් ලත් පුනරාවර්තන අග්‍රිම	22,000,000
මුළු ආදායම	(10,027,224)
අඩුකළා -වියදම්	(1,534,038)
වැටුප් හා වෙනත්;	(840,738)
සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල්	(28,000)
අතිකාල	(200,000)
නිල ඇඳුම් දීමනා	(900,000)
කාර්යාල ලිපිද්‍රව්‍ය වියදම්	(7,000,000)
ඉන්ධන	(420,000)
සම්මන්ත්‍රණ හා පුහුණු වියදම්	(200,000)
පවිත්‍රතා වියදම්	(100,000)
වාහන නඩත්තුව	(360,000)
පිරියත, යන්ත්‍රෝපකරණ හා උපකරණ නඩත්තුව	(150,000)
තැපැල්, විදුලි සංදේශ, විදුලි හා ජලය	(240,000)
විගණන ගාස්තු	(22,000,000)
වෙනත් වියදම්	-
මුළු වියදම්	
අතිරික්ත (හිඟය)	

ප්‍රාග්ධන අයවැය	2015
ප්‍රාග්ධන දීමනා	
අධිකරණ අමාත්‍යාංශයෙන් ලැබුණු ප්‍රාග්ධන අග්‍රිම මුළු ආදායම	7,000,000
	7,000,000
අඩුකළා- පුනරාවර්තන නොවන අත්කර ගැනීම්	
ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ	(1,500,000)
පරිගණක උපකරණ හා මෘදුකාංග	(1,500,000)
පුස්තකාල පොත්	(2>500>000)
විදුලි උපකරණ	(1>500>000)
මුළු වියදම්	
අතිරික්තය (හිඳවී)	(7,000,000)

අත්සන අපැහැදිලිය
 නිල මුද්‍රාව: ගණකාධිකාරී
 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
 කොළඹ 12.

අභියෝග

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය, පසුකළ සිය දිගු ගමන තුළ අද්විතීය මට්ටමේ බොහෝ ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර, ඒ අතර, ජාත්‍යන්තර අධිකරණ පුහුණුවීම් ලබාගැනීම, වෙනත් අධිකරණ අධ්‍යයන ආයතන සමඟ හවුල්කාරත්වය අත්කර ගැනීම මෙන් ම යුරෝපා සංගමය හා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තු සමඟ සහායෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

එමෙන් ම, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් මුහුණ පාන අභියෝග තවදුරටත් ඇත. ඒ අතුරෙන්,

- සියලුම මූලික පහසුකම් සහිත අධිකරණ අධ්‍යයන ආයතනයන් සඳහා වෙන් වූ ගොඩනැගිල්ලක් ඉදි කිරීම,
- විස්තීරණ දෙපාර්තමේන්තුමය කාර්ය පටිපාටි,
- වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී උද්ගත වන මූල්‍යමය සීමාවන්කැපී පෙනේ.

ස්තූතිය

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය මෙහි පහත සඳහන් ආයතන අයවිසින් ලබාදුන් සහාය හා සහයෝගීතාව අගය කරයි.

1. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හා කාර්ය මණ්ඩලය
2. අධිකරණ සේවා කොමිෂන් සභාව
3. මහා භාණ්ඩාගාරයේ ලේකම් හා එහි කාර්ය මණ්ඩලය
4. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
5. විගණකාධිපති හා ඔහුගේ කාර්ය මණ්ඩලය
6. අධිකාරී හා ඔහුගේ කාර්ය මණ්ඩලය
7. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්,
8. අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්
9. උපරිමාධිකරණ සංකීර්ණයේ මාර්ෂල්



ශ්‍රී ලංකා විනිශ්චයකාරවර්ගයන්ගේ ආයතනය,
නො.80, අධිකරණ මාවත,
කොළඹ 12. ශ්‍රී ලංකාව. දුර :-+94-112541193
ෆැක්ස් :-+94-112541193
ඊ මේල් :- info@judgesinstitute.lk
වෙබ් :- www.judgesinstitute.lk

இலங்கை நீதிபதிகள் நிறுவனம்,
இல.80(5ஆம் மற்றும் 6ஆம் மாடிகள்), அதிகரண மாவத்தை,
கொழும்பு 12, இலங்கை. - தொலைபேசி இலக்கம்: +94-112541193,
பக்ஸ்: +94-112541193,
மின்னஞ்சல் : info@judgesinstitute.lk
இணையத்தளம் : www.judgesinstitute.lk

***Sri Lanka Judges' institute,
No.80, (5th & 6th Floors),Adhikarana Mawatha,
Colombo 12,Sri Lanka - Telephone: +94-112541193,
Fax: +94-112541193,
Email:info@judgesinstitute.lk
Web:www.judgesinstitute.lk***